

ආර්ථික හා සමාජ පිරිවැය

බලශක්තිය

පසුගිය වසරේ පැවති පසුබෑමෙන් අනතුරුව, 1993 වර්ෂයේ බලශක්ති තත්ත්වය සැලකිය යුතු ලෙසින් යහපත් අතට හැරිණ. 1992 දී පැවති දැඩි නියඟය හේතුවෙන් අයහපත් බලපෑමකට ලක්වූ ජල විදුලිය බල උත්පාදනය, 1993 වසරේදී යහපත් කාලගුණික තත්ත්වයන් සමඟ බෙහෙවින් සතුටුදායක අතට හැරිණ. මෙහි ප්‍රතිඵලයක් ලෙස තාප බලය මත රඳා පැවැත්ම ඉතා සුළු ප්‍රමාණයක් දක්වා අඩුකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට (ලං.වි.ම.) හැකිවිය. 1993 ජූලි මාසයේදී විදුලිබල ගාස්තු ඉහළ ගියද, විදුලිබල ඉල්ලුම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය විය. මේ අතර, තාපබල උත්පාදනය අඩුවීමේ හේතුවෙන් ඒ සඳහා භාවිතා කළ බැර ඩීසල් සහ දැව් තෙල් ප්‍රමාණ අඩුවීම නිසා බැණිස් තෙල් නිෂ්පාදන සඳහා වූ මුළු ඉල්ලුම සුළු වශයෙන් අඩුවිය. කෙසේ වුවද, මිළ ඉහළයාම් මධ්‍යයෙහි, පෙට්‍රල් සහ ඩීසල් වැනි ප්‍රධාන බැණිස් තෙල් නිෂ්පාදනයන්ගේ දේශීය පරිභෝජනය තවදුරටත් වැඩි විය.

සාමාන්‍යයෙන් පවත්නා රටාවට අනුකූලව, දර, කෘෂිකාර්මික අපද්‍රව්‍ය, සත්කව අපද්‍රව්‍ය සහ වෙනත් ශාඛ අපද්‍රව්‍ය වලින් සමන්විත වාණිජ නොවන බලශක්ති මූලාශ්‍රයන් ප්‍රධානතම බලශක්ති මූලාශ්‍රය වශයෙන් තවදුරටත් පැවතුන අතර, මෙය බැණිස්තෙල් ටොන් සමක (බ.ටො.ස.) දශලක්ෂ 5.0 ක් එනම් දිවයිනේ මුළු බලශක්ති සැපයුමෙන් (බ.ටො.ස. දශලක්ෂ 7.3) සියයට 68 ක් විය. ඉතිරි සියයට 32 බැණිස් තෙල්, විදුලිය බලය සහ දුටු බැණිස් වායු වලින් (එල්.පී.ගැස්) යුක්ත වාණිජ බලශක්ති මූලාශ්‍ර වලින් සමන්විත විය.

පසුගිය වසරේ මෙන් 1993 දී ද ජල විදුලිය බල ධාරිතාවය මෙඟවොටි 1,137 ක් සහ තාපබල ධාරිතාවය මෙඟවොටි 272 කින් සමන්විතව මුළු විදුලිය බල ස්ථාපිත ධාරිතාවය මෙඟවොටි 1,409 ක් ලෙස නොවෙනස්ව පැවතුණි. කෙසේ වුවද, මෙම වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම.) විසින් උත්පාදනය කල මුළු විදුලිය බල ප්‍රමාණය ගිගවොටි පැය 3,979 ක් විය. පසුගිය වසරේ වූ සියයට 5 ක වැඩිවීම හා සසඳන කල මෙය සියයට 12 ක කැපී පෙනෙන වැඩිවීමකි. මෙම වර්ධනය 1993 න් අවසන් වූ දශකයේ විදුලිය බල උත්පාදනයේ ඇති වූ ඉහළම වාර්ෂික වර්ධනය විය. පසුගිය වසරේ වූ සියයට 7 ක අඩුවීම හා සසඳන කල 1993 දී ජල විදුලිය බල උත්පාදනය සියයට 31 ක වැඩිවීමක් වාර්තා කරමින් ගිගවොටි පැය 3,796 ක් විය. මෙම වැඩිවීමට මුළුමනින්ම හේතු වූයේ විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යාමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1992 දී ගිගවොටි පැය 640 ක්ව පැවති තාපබල උත්පාදනය 1993 දී ගිගවොටි පැය 183 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවූ අතර, 1992 දී රුපියල් දශලක්ෂ 1,658 ක්වූ විදුලිය බල උත්පාදනය සඳහා වූ ඉන්ධන වියදම 1993 දී රුපියල් දශ ලක්ෂ 347 ක් දක්වා පහත වැටුණි. මේ අතර විදුලිය බල උත්පාදනයේදී සහ බෙදා හැරීමේදී දැරීමට සිදුවූ පාඩුව පසුගිය වසරේ මෙන් සියයට 17.7 ක ඉහළ මට්ටමක පැවතුනි.

1993 ජූලි මාසයේදී ලං.වි.ම. විසින් විදුලිබල ගාස්තු ප්‍රතිශෝධනය කරන ලදී. මෙම ගාස්තු ප්‍රතිශෝධනය ප්‍රධාන වශයෙන්ම ශුද්ධ ස්ථාවර වත්කම් වලින් සියයට 8 ක් උපයා ගැනීම, ණයසේවාකරණ ගෙවීම් මෙන් 1.5 ගුණයකට අඩු නොවන පරිදි අභ්‍යන්තර මුදල් උත්පාදනය පවත්වා ගැනීම සහ අභ්‍යන්තර මුදල් වලින් සාධාරණ ප්‍රමාණයක් ප්‍රාග්ධන ආයෝජන වැඩපිළිවෙල සඳහා ලබා ගැනීම වැනි අරමුණු ඉලක්ක කරගනු ලැබිණ. විදුලිබල ගාස්තු වැඩිවීම, ගෘහස්ථ පාරිභෝජන සම්බන්ධයෙන් සියයට 9 සිට සියයට 30 දක්වා වූ අතර, එම ගාස්තු පරිභෝජන මට්ටම අනුව රඳා පැවතුනි. අනෙකුත් අංශයන්ගේ ගාස්තු වැඩිවීම සියයට 30 ක් පමණ විය. මේ අතර, විදුලිය බල උත්පාදනයේදී ඉන්ධන සඳහා දැරීමට සිදුවූ වියදම පියවා ගැනීම සඳහා 1992 මාර්තු මස සිට පනවන ලද ඉන්ධන ගැලපුම් ගාස්තුව, 1993 වසරේදී සියයට 20 ක අඩු මට්ටමකින් අබණ්ඩව ක්‍රියාත්මක විය. ප්‍රතිශෝධන විදුලිබල ගාස්තු සහ පෙර පැවති විදුලිබල ගාස්තු සංඛ්‍යා සටහන් 1.28 න් දැක්වේ.

සංඛ්‍යා සටහන 1.27
බලශක්ති අංශයේ මූලික ලක්ෂණ 1992 - 1993

| ශීර්ෂය | ඒකකය | 1991 ට | | 1992 ට | |
|---|---------------------------|--------------------|-------------------|---------------------|-------------------|
| | | 1992 | වඩා ප්‍රතිශත වෙනස | 1993* | වඩා ප්‍රතිශත වෙනස |
| 1. බන්ධන කෙල් නිෂ්පාදන | | | | | |
| 1.1 අපනයන කළ ප්‍රමාණය | මෙ. වො. | 410,164 | -21.6 | 598,929 | 46.0 |
| 1.2 අපනයන වටිනාකම | රු. ද. ල. විගැහි ද. ල. | 2,770.6 44.9 | -15.8 -22.7 | 3,801.0 56.4 | 37.2 25.6 |
| 1.3 ආනයන කළ ප්‍රමාණය | | | | | |
| 1.3.1 බොර කෙල් | මෙ. වො. | 1,296,518 | -20.2 | 1,790,575 | 38.1 |
| 1.3.2 පිරිපහදු නිෂ්පාදන | . | 661,513 | 202.7 | 313,463 | -52.6 |
| 1.3.3 එල්.පී. ගැස් | . | 31,382 | 71.4 | 37,584 | 19.8 |
| 1.4 ආනයන වටිනාකම (මි.ස.ගැ.) | | | | | |
| 1.4.1 බොර කෙල් | රු. ද. ල. විගැහි ද. ල. | 7,666.70 124.16 | -20.7 -27.3 | 11,056.69 164.07 | 44.2 32.1 |
| 1.4.2 පිරිපහදු නිෂ්පාදන | රු. ද. ල. විගැහි ද. ල. | 5,526.41 89.50 | 115.3 97.4 | 2,430.85 36.07 | -56.0 -59.7 |
| 1.4.3 එල්. පී. ගැස් | රු. ද. ල. විගැහි ද. ල. | 495.30 8.02 | 106.9 89.6 | 540.50 8.02 | 9.1 - |
| 1.5 බොර කෙල් බැරලයක සාමාන්‍ය මිල (මි.ස.ගැ.) | රුපියල් එ. ජ. ඩොලර් | 803.00 18.32 | -0.5 -6.0 | 834.45 17.29 | 3.9 -5.6 |
| 1.6 දේශීය අලෙවිය | මෙ. වො. | 1,486,844 | 19.9 | 1,417,485 | -4.7 |
| 1.6.1 පෙට්‍රල් | . | 164,875 | 3.2 | 172,812 | 4.8 |
| 1.6.2 ඔටෝ ඩීසල් | . | 606,527 | 12.3 | 666,513 | 9.9 |
| 1.6.3 බැර ඩීසල් | . | 125,274 | 285.1 | 18,020 | -85.6 |
| 1.6.4 සුපිරි ඩීසල් | . | 22,722 | 13.7 | 23,216 | 2.2 |
| 1.6.5 භූමිකෙල් | . | 189,363 | 9.2 | 191,629 | 1.2 |
| 1.6.6 දැවි කෙල් | . | 251,689 | 23.2 | 219,918 | -12.6 |
| 1.6.7 ගුවන්යානා ඉන්ධන | . | 81,513 | 12.1 | 72,563 | -11.0 |
| 1.6.8 ගුවන්යානා ගැසොලීන් | . | 188 | -10.9 | 164 | -12.8 |
| 1.6.9 එල්.පී.ගැස් | . | 44,693 | 19.1 | 52,650 | 17.8 |
| 1.7 දේශීය මිල | | | | | |
| 1.7.1 පෙට්‍රල් | රු./ලීටර් | 33.00 | 10.0 | 35.00 | 6.1 |
| 1.7.2 ඔටෝ ඩීසල් | . | 11.65 | 5.9 | 12.20 | 4.7 |
| 1.7.3 බැර ඩීසල් | . | 11.15 | 5.2 | 11.60 | 4.0 |
| 1.7.4 සුපිරි ඩීසල් | . | 14.55 | 11.9 | 15.00 | 3.1 |
| 1.7.5 භූමිකෙල් | . | 8.80 | 0.0 | 11.80 | 34.1 |
| 1.7.6 දැවි කෙල් | . | | | | |
| 500 | . | 7.10 | 9.5 | 7.10 | - |
| 800 | . | 6.80 | 8.8 | 6.80 | - |
| 1000 | . | 6.50 | 9.2 | 6.50 | - |
| 1.7.7 තාර | . | 15.15 | 39.0 | 15.15 | - |
| 1.7.8 එල්.පී.ගැස් | රු/කි.ග්‍රෑ. | 16.54 | 0.0 | 20.00 | 20.9 |
| 2. විදුලිය බලය | | | | | |
| 2.1 ස්ථාපිත ධාරිතාව | මෙගාවොට් | 1409.65 | 9.3 | 1409.65 | - |
| 2.1.1 ජලබලය | . | 1137.45 | 11.8 | 1137.45 | - |
| 2.1.2 තාප බලය | . | 272.20 | - | 272.20 | - |
| 2.2 ජනනය කළ ඒකක | ගිග.වොට් පැ. | 3539.9 | 4.8 | 3979.0 | 12.4 |
| 2.2.1 ජල බලය | . | 2900.1 | -6.9 | 3796.0 | 30.9 |
| 2.2.2 තාප බලය | . | 639.8 | 145.7 | 183.0 | -71.4 |
| 2.3 මුළු අලෙවිය | ගිග.වොට් පැ. | 2916.3 | 6.3 | 3275.0 | 12.3 |
| 2.3.1 ගෘහස්ථ | . | 704.4 | 9.4 | 782.0 | 11.0 |
| 2.3.2 කාර්මික | . | 1057.7 | 10.4 | 1183.0 | 11.8 |
| 2.3.3 වාණිජ | . | 580.8 | 6.1 | 655.0 | 12.8 |
| 2.3.4 පලාන් සාලන ආයතන | . | 544.6 | -4.7 | 622.0 | 14.2 |
| 2.3.5 විදි ආලෝක කිරීම | . | 28.8 | 34.0 | 33.0 | 14.6 |

* තාවකාලිකයි

මූලයන් : ලංකා බන්ධන කෙල් නීතිගත සංස්ථාව
ලංකා විදුලිබල මණ්ඩලය සහ
කොළඹ ගැස් සමාගම (පීඒක)

විදුලිබල ගාස්තු ඉහළ නැංවුනද, මෙම වර්ෂය තුළ විදුලිය අලෙවිය පසුගිය වසරට වඩා සියයට 12 ක වැඩිවීමක් පෙන්නුම් කරමින් ගිගවොට් පැය 3,275 ක් ලෙස වාර්තා විය. මෙය පසුගිය දස වසර තුළ වාර්තාගත වූ විදුලිය අලෙවියේ ඉහළම වැඩිවීම විය. 1993

සංඛ්‍යා සටහන 1.28

විදුලිය බල ගාස්තු සංශෝධනය

| අංශය | පැරණි ගාස්තු (කී.වො.පැ/රු) | සංශෝධිත ගාස්තු (කී.වො.පැ/රු) | වැඩිවීම් සියයට |
|----------------|-------------------------------|---------------------------------|-------------------|
| 1. ගෘහස්ථ | | | |
| ඒකක 0-10 | 0.55 | 0.60 | 9.09 |
| 11-50 | 1.05 | 1.20 | 14.29 |
| 51-100 | 2.00 | 2.40 | 20.00 |
| 101-450 | 3.00 | 3.90 | 30.00 |
| >450 | 4.00 | 5.20 | 30.00 |
| 2. ආගමික ආයතන | | | |
| ඒකක 0-150 | 0.80 | 1.05 | 31.25 |
| >150 | 2.95 | 3.85 | 30.51 |
| 3. කාර්මික | | | |
| කුඩා | 2.35 | 3.05 | 29.79 |
| මධ්‍යම | 2.20 | 2.90 | 31.82 |
| විශාල | 2.15 | 2.80 | 30.23 |
| 4. පොදු කාර්යය | | | |
| කුඩා | 3.10 | 4.05 | 30.65 |
| මධ්‍යම | 3.05 | 4.00 | 31.15 |
| විශාල | 2.95 | 3.85 | 30.51 |
| 5. හෝටල් | | | |
| කුඩා | 3.10 | 4.05 | 30.65 |
| මධ්‍යම | 3.05 | 4.00 | 31.15 |
| විශාල | 2.95 | 3.85 | 30.51 |

සටහන

කුඩා : වෝල්ත 400/230 බලයකින් සපයන්නාවූ සහ ගිවිස ගත් අවශ්‍යතාවය දහසු වෝල්ත ඇම්පියර් 50 ට අඩු

මධ්‍යම : වෝල්ත 400/230 බලයකින් සපයන්නාවූ සහ ගිවිස ගත් අවශ්‍යතාවය දහසු වෝල්ත ඇම්පියර් 50 හෝ 50 ට වැඩි.

විශාල : දහසු වෝල්ත 11, දහසු වෝල්ත 33 සහ දහසු වෝල්ත 132 බලයකින් විදුලිය සැපයීම.

දවසේ වේලාව අනුව ගාස්තු අදාළ වන්නේ කාර්මික සහ හෝටල් අංශ වලට පමණි. විදුලි බලයට අධික ඉල්ලුමක් ඇති අවස්ථාවල සහ අනිකුත් වේලාවන් සඳහා ගාස්තු සියයට 30-31 දක්වා ප්‍රමාණයකින් ඉහළ නංවන ලදී

මූලය : ලංකා විදුලි බල මණ්ඩලය

අවසානය වන විට මුළු විදුලි පාරිභෝගික සංඛ්‍යාව 1,282,394 දක්වා 207,397 කින් වැඩිවීම, විදුලිය අලෙවියේ වූ මෙම ඉහළයාමට ආංශික වශයෙන් හේතු විය. ගෘහස්ථ අංශය සඳහා වූ විදුලිය විකුණුම් ගිණවෙට් පැය 782 දක්වා සියයට 11 කින් වැඩිවිය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ග්‍රාමීය විදුලිබල යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගික සංඛ්‍යාව 1992 දී 917,319 සිට 1993 දී 1,094,371 දක්වා වැඩි වීමයි. 1993 සැප්තැම්බර් මස අවසන් වනවිට ලංකා විදුලිබල මණ්ඩලය ග්‍රාමීය විදුලිබල යෝජනාක්‍රම 15,831 ක වැඩ අවසන් කොට තිබුණි. මේ අතර කාර්මික සහ වාණිජ අංශයන්ගේ කටයුතු පුළුල් වීමක් පිළිබිඹු කරමින් වසර තුළදී කාර්මික සහ වාණිජ කටයුතු සඳහා විදුලිය අලෙවිය පිළිවෙලින් සියයට 12 කින් සහ සියයට 13 කින් වැඩි විය. පළාත් පාලන ආයතනවලට කරන ලද තොග අලෙවිය 1993 දී සියයට 14 කින් වැඩි විය.

1993 දී ලං.වි.ම. විදුලිබල පද්ධති පුළුල් කිරීම, පුනරුත්ථාපනය කිරීම හා සතුටුදායක ලෙස පවත්වාගෙන යාම සඳහා රුපියල් දශලක්ෂ 2,731 ක් එහි ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන්හි ආයෝජනය කරන ලදී. මුළු ආයෝජනයෙන් හතරෙන් එකක් පමණ (රුපියල් දශ ලක්ෂ 709) විදේශ ආර්ථික සහයෝගීතා අරමුදල (වි.ආ.ස. අරමුදල) මගින් මූල්‍යකරණය කළ සම්ප්‍රේෂණ සැකි වැඩිදියුණු කිරීම සහ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කරන ලදී. එමෙන්ම රුපියල් දශලක්ෂ 516 ක් හෙවත් දළ වශයෙන් මුළු වියදමෙන් පහෙන් එකක් පමණ ආසියානු සංවර්ධන බැංකුවෙන් අරමුදල් සැපයූ නව ග්‍රාමීය විදුලිබල යෝජනාක්‍රම ව්‍යාපෘතිය සඳහා විය. මධ්‍යම සහ අඩු වෝල්තා සංවර්ධන ව්‍යාපෘතිය (රුපියල් දශලක්ෂ 539), දසවැනි විදුලිබල ව්‍යාපෘතිය (රුපියල් දශ ලක්ෂ 222), දෙවැනි විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ ව්‍යාපෘතිය (රුපියල් දශ ලක්ෂ 108) සහ ද්විතීය නාගරික විදුලිබල බෙදාහැරීමේ ව්‍යාපෘතිය (රුපියල් දශ ලක්ෂ 82) වසර තුළදී ක්‍රියාත්මක කෙරුණු අනෙකුත් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති විය.

විමසුමට ලක්වන වසර තුළදී ඛනිජතෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත ආනයනය සඳහා වූ මුළු වියදම රුපියල් දශ ලක්ෂ 14,920 දක්වා සියයට 7 කින් වැඩිවිය. 1992 දී ඇමරිකානු ඩොලර් 18.3 ක්වූ බොර තෙල් බැරලයක සාමාන්‍ය ජාත්‍යන්තර මිල 1993 දී ඇමරිකානු ඩොලර් 17.3 දක්වා තවදුරටත් අඩුවිය. ඛනිජ තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මකවීම නිසා මෙම කාලපරිච්ඡේද දෙක අතර බොරතෙල් ආනයන පරිමාව මෙට්‍රික් ටොන් 1,296,518 සිට 1,790,575 දක්වා සියයට 38 කින් වැඩි විය. මේ හේතුවෙන් පිරිපහදු නිෂ්පාදන ආනයනය 1993 දී මෙට්‍රික් ටොන් 313,463 දක්වා සියයට 53 කින් පහත වැටුණි. මේ අතර කොළඹ ගැස් සමාගම මගින් ආනයනය කළ ද්‍රව ඛනිජ වායු (එල්.පී.ගැස්) ප්‍රමාණය මෙට්‍රික් ටොන් 37,584 දක්වා මෙට්‍රික් ටොන් 6,202 කින් වැඩිවිය. මේ අනුව එල්.පී.ගැස් ආනයන වටිනාකම රුපියල් දශලක්ෂ 541 දක්වා සියයට 9 කින් වැඩි විය.

මෙම වර්ෂය තුළදී දැව් තෙල් හැර, අනෙකුත් ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන් වැඩිවිය. 1990 සිට නොවෙනස්ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11.80 දක්වා රුපියල් 3 කින් (සියයට 34 කින්) වැඩි විණි. 1993 වර්ෂයේදී අනුක්‍රමයෙන් අවස්ථා පහකදී ඩීසල් මිල ලීටරය රුපියල් 11.65 සිට රුපියල් 12.20 දක්වා වැඩි කෙරුණි. පෙට්‍රල් මිලද 1993 වර්ෂය තුළ ලීටරය රුපියල් 35 දක්වා රුපියල් දෙකකින් වැඩි කෙරුණි.

1993 දී ඛනිජතෙල් නිෂ්පාදනවල මුළු දේශීය පරිභෝජනය මෙට්‍රික් ටොන් 1,417,485 ක් වූ අතර, 1992 වර්ෂයේ සියයට 20 ක වැඩිවීම හා සසඳා බලන විට මෙය සියයට 5 ක පහත වැටීමකි. පරිභෝජනයේ පහත වැටීම, ප්‍රධාන වශයෙන් තාප විදුලියබල උත්පාදනය සඳහා බැර ඩීසල් සහ දැව්තෙල් භාවිතය අඩුවීම නිසා සිදු වූවකි. සලකා බලන කාලපරිච්ඡේදය තුළ බැර ඩීසල් සඳහා පැවති ඉල්ලුම මෙට්‍රික් ටොන් 18,020 දක්වා මෙට්‍රික් ටොන් 107,254 කින් පහත වැටුණි. එමෙන්ම දැව්තෙල් සඳහා පැවැති ඉල්ලුම මෙට්‍රික් ටොන් 219,918 දක්වා මෙට්‍රික් ටොන් 31,771 කින් අඩුවිය. මීට ප්‍රතිවිරුද්ධව, මිල ඉහළ යාමක් තිබියදීම පෙට්‍රල් සහ ඩීසල් අලෙවිය පිළිවෙලින් සියයට 5 කින් සහ සියයට 10 කින් අදාළ වසර දෙක තුළදී වැඩිවිය. කෙසේ වුවද, භූමිතෙල් පරිභෝජනය 1992 දී වූ සියයට 9 ක වැඩිවීම හා සසඳන කල 1993 දී මිල ඉහළ යාමේ බලපෑම පිළිබිඹු කරමින් ඉතා සුළු

වශයෙන් වැඩිවිය. මේ අතර, මිල ඉහළ නැගුනද ආහාර පිසීමේ කටයුතු සඳහා ගැස් භාවිතය වැඩිවීම හේතුවෙන් එල්.පී.ගැස් අලෙවිය මෙට්‍රික් ටොන් 52,650 දක්වා සියයට 18 ක සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියේය.

මෙම වර්ෂය තුළදී ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවේ (ලං.බ.නී.සං.) ඇතැම් අලෙවි සහ බෙදා හැරීම් කටයුතු පෞද්ගලිකරණය කරනු ලැබිණ. 1987 අංක 23 දරණ ජනතාසන්නක කිරීමේ පනත යටතේ ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවේ ලිහිසි තෙල් මිශ්‍රණ සහ අලෙවි අංශ සීමාසහිත ලංකා ධුබිරිකන්ට්ස් නමින් පොදු සමාගමක් බවට පත්කරන ලදී. එමෙන්ම, ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවේ නැව් තෙල් සැපයීම් කටයුතු 1982 අංක 17 දරණ සමාගම් පනතට අනුව සීමාසහිත ලංකා මැරයින් සේවා නම් වූ වෙනත් පෞද්ගලික සමාගමක් බවට පත් කරනු ලැබිණ.

ගමනාගමනය

පසුගිය වසරේ මෙන් 1993 වර්ෂයේදී ද ගමනාගමන අංශයෙහි කටයුතුවල මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් වාර්තා විය. ධාවන පරිමාව අතින් සලකා බලන කල, මෙම වර්ෂය තුළදී ජනතා සන්නක බස් සමාගම් සහ පෞද්ගලික අංශයේ මගී ප්‍රවාහන සේවාවන් තවදුරටත් වර්ධනය විය. කෙසේ වුවද, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ධාවන කටයුතු පසුගිය වසරෙහි පැවති මට්ටමෙන්ම නොවෙනස්ව පැවතුනි.

1990 වර්ෂයේදී ආරම්භ කරන ලද ජනතාකරණ වැඩපිළිවෙල යටතේ බස් ඩිපෝ සහ කර්මාන්ත ශාලා ජනතාකරණය කිරීමේ කටයුතු මත 1993 වසරේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යයන් ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත විය. 1993 වසර අවසානය වන විට බස් සමාගම් 92 ක් පිහිටුවන ලද අතර වේරහැර මධ්‍යම සංකීර්ණය ඇතුළුව කර්මාන්තශාලා 5 ක් මෙම වැඩපිළිවෙල යටතේ ජනතාකරණය කරන ලදී. මේ අතර, ජනතාසන්නක බස් සමාගම්වල බස් රථ ඇතිය ශක්තිමත් කිරීම උදෙසා නව බස් රථ මිලදී ගැනීම හා පවත්නා බස් රථ ඇතිය අලුත්වැඩියා කිරීමද කරන ලදී. 1990 වර්ෂයේ ජනතාකරණ වැඩපිළිවෙලෙහි ආරම්භයේ සිට 1993 වර්ෂය අවසානය වන විට ජනතාසන්නක සමාගම් විසින් පවත්නා බස් රථ ඇතියට අලුතින් බස් රථ 750 ක් එකතු කරන ලදී. 1993 දී එකතු කළ නව බස් රථ සංඛ්‍යාව 325 කි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාසන්නක බස් සමාගම් විසින් දිනකදී ධාවනය කරන ලද සාමාන්‍ය බස් රථ සංඛ්‍යාව 1992 දී පැවති 3,550 සිට 1993 දී 3,750 දක්වා වැඩි විය. මේ හේතුවෙන් ජනතාසන්නක සමාගම්වල ධාවන කිලෝමීටර ප්‍රමාණය පසුගිය වසරට වඩා සියයට 4 කින් වැඩි වී දශ ලක්ෂ 278 ක් විය. එමෙන්ම මගී කිලෝමීටර ප්‍රමාණය වර්ෂ දෙක අතර සියයට 5 ක වැඩිවීමක් පෙන්නුම් කරමින් දශ ලක්ෂ 13,455 ක් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනතාසන්නක සමාගම්වල මුළු ආදායම පසුගිය වසරට වඩා සියයට 10 කින් වැඩි වී රුපියල් දශ ලක්ෂ 3,023 ක් විය.

විමසුමට ලක්වන කාලය තුළදී ශ්‍රී ලංකා දුම්රිය (ශ්‍රී.ලං.දු.) සේවයේ ධාවන කිලෝමීටර ප්‍රමාණය දශ ලක්ෂ 8.1 ක් ලෙස පසුගිය වසරේ මට්ටමේම නොවෙනස්ව පැවති අතර බඩු ටොන් කිලෝමීටර ප්‍රමාණය දශ ලක්ෂ 167.5 දක්වා සියයට 5 කින් අඩු විය. වටවලදී දුම්රිය මාර්ගය නාය යාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණීම ශ්‍රී.ලං.දු. සේවයෙහි ධාවන කටයුතු කෙරෙහි විශාල වශයෙන් බලපෑවේය. මීට අමතරව, උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවති අයහපත් ආරක්ෂක තත්ත්වය නිසා 1993 වසරේදී ද සාමාන්‍ය දුම්රිය සේවා අත්හිටුවන ලදී. කෙසේ වුවද, කොළඹ කොටුව සහ මීගමුව අතර සාමාන්‍ය සේවාවනට අමතරව අතිරේක සේවා පැවැත්වීම, කැලණිවැලි දුම්රිය මාර්ගය නුගේගොඩ සිට හෝමාගම දක්වා පුළුල් කිරීම සහ අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා නව දුම්රිය සේවාවක් ආරම්භ කිරීමත් හේතු කොට ගෙන දුම්රිය ධාවන කටයුතු වෙත එල්ලවූ අහිතකර බලපෑම් තරමක් දුරට හෝ අඩුකර ගැනීමට හැකි විය. එමෙන්ම වඩා පහසුකම් සහිත දුම්රිය මැදිරි යෙදවීම, එස් 6 කාණ්ඩයේ බලවේග කට්ටල සඳහා නව ඩීසල් එංජින් යොදා ගැනීම සහ අනුරාධපුරය සහ මහනුවර සිට කොළඹ හරහා මාතර දක්වා අඛණ්ඩ දුම්රිය සේවාවන් පවත්වාගෙන යෑම වැනි කටයුතු මගින් දුම්රිය සේවාවේ තත්ත්වය නැංවීම හා ප්‍රමාණවත්

සංඛ්‍යා සටහන 1.29
ගමනා ගමන අංශයේ මූලික ලක්ෂණ 1992 - 1993

| ශීර්ෂය | ඒකකය | 1992 | 1991 ට වඩා ප්‍රතිශත වෙනස | 1993* | 1992 ට වඩා ප්‍රතිශත වෙනස |
|---|-------------|----------|--------------------------|----------|--------------------------|
| 1. මෝටර් රථ නව ලියාපදිංචි කිරීම් | | | | | |
| 1.1 පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ** | සංඛ්‍යාව | 2,479 | -27.0 | 1,835 | -26.0 |
| 1.2 පෞද්ගලික මෝටර් රථ *** | . | 20,177 | 33.8 | 16,802 | -16.7 |
| 1.3 මෝටර් බයිසිකල් | . | 65,834 | 12.3 | 53,934 | -18.1 |
| 1.4 භාණ්ඩ ප්‍රවාහන වාහන | . | 4,146 | 29.6 | 4,948 | 19.3 |
| 1.5 ඉඩම් වාහන | . | 5,487 | 37.1 | 6,647 | 21.1 |
| 1.6 වෙනත් | . | 134 | 76.3 | 8 | -94.0 |
| 1.7 පෞද්ගලික බස් රථ | . | 425 | 56.3 | 295 | -30.6 |
| 2. ශ්‍රී ලංකා දුම්රිය සේවය (ශ්‍රී.ලං.දු.සේ.) | | | | | |
| 2.1 ධාවන කිලෝමීටර | දශ ලක්ෂ | 8.1 | 6.6 | 8.1 | - |
| 2.2 මගී කිලෝමීටර | . | 2,613.4 | -1.5 | 2,810.3 | 7.5 |
| 2.3 බඩු ධාවන කිලෝමීටර | . | 177.0 | 4.7 | 167.5 | -5.4 |
| 2.4 මුළු ආදායම | රු. දශ ලක්ෂ | 885 | 9.5 | 800 | -9.6 |
| 2.5 වර්තන වියදම | . | 1,238 | 3.3 | 1,300 | 5.0 |
| 2.6 අතිරික්තය (+) හිඟය (-) | . | -353 | 9.7 | -500 | 41.6 |
| 3. ජනතා සන්නික ප්‍රවාහන සමාගම් | | | | | |
| 3.1 ධාවන කිලෝමීටර | දශ ලක්ෂ | 268.1 | 8.5 | 278.0 | 3.7 |
| 3.2 මගී කිලෝමීටර | . | 12,840.0 | 12.1 | 13,455.0 | 4.8 |
| 3.3 මුළු ආදායම | රු. දශ ලක්ෂ | 2737.0 | -0.9 | 3,023.0 | 10.4 |

* තාවකාලික
 ** ජනතා සන්නික සමාගම් යටතේ
 ලියා පදිංචි කරන ලද බස් රථද අයත්වේ.
 *** ද්විත්ව කායඝී වාහන ද ඇතුළත් වේ

මූලාශ්‍රය : ශ්‍රී ලංකා දුම්රිය සේවය,
 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ
 ජාතික ප්‍රවාහන කොමිසම.

සැපයුමක් පවත්වාගෙන යාම සිදු කෙරිණි. මෙම විකාශයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය වසරේ සියයට 2 කින් පහත බැස තිබූ මගී කිලෝමීටර ප්‍රමාණය 1993 දී සියයට 8 කින් වැඩි වී දශ ලක්ෂ 2,810 ක් ලෙස වාර්තා විය. මේ හේතුවෙන් පසුගිය වසරේ සියයට 7 කින් පහත බැස තිබූ ශ්‍රී.ලං.දු. සේවයේ මගී ප්‍රවාහන ආදායම ඊට ප්‍රතිවිරුද්ධව සියයට 5 කින් ඉහළ ගියේය. කෙසේ වුවද, විමසුමට ලක්වන කාලය තුළ භාණ්ඩ ප්‍රවාහනයෙන් සහ වෙනත් කටයුතු වලින් වූ ලැබීම් අඩුවීම හේතුවෙන් ශ්‍රී.ලං.දු. සේවයේ මුළු ආදායම සියයට 10 කින් පහත වැටුණි. මේ අතර, වර්තන වියදම රුපියල් දශ ලක්ෂ 1,300 දක්වා සියයට 5 කින් වැඩි විය. මෙම ආදායම් හා වියදම් ප්‍රවාහයන් පිළිබිඹු කරමින් ශ්‍රී.ලං.දු. සේවා කටයුතුවල මෙහෙයුම් අලාභය 1992 පැවති රුපියල් දශලක්ෂ 353 සිට 1993 දී රුපියල් දශ ලක්ෂ 500 දක්වා වැඩි විය. මේ අතර 1993 නොවැම්බර් මස ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත් කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමඟ එය නිදහස් අධිකාරියක් බවට පත් කිරීමට ලෝක බැංකු තාක්ෂණික ආධාර ලබා ගනිමින් ඇතැම් පියවර ගනු ලැබිණි.

1993 වර්ෂයේදී පෞද්ගලික අංශයේ මගී ප්‍රවාහන සේවාව තවදුරටත් වර්ධනය විය. උතුරු සහ නැගෙනහිර පළාත් සභා හැර ඉතිරි පළාත් සභාවල පෞද්ගලික බස් රථ ප්‍රවාහණ

දෙපාර්තමේන්තු මගින් 1993 වර්ෂය තුළදී අලුතින් මාර්ග බලපත් 1,811 ක් පෞද්ගලික අංශයේ ධාවකයින් වෙත නිකුත් කරන ලදී. මේ අතර පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා කටයුතු තවදුරටත් පහසු කිරීම උදෙසා අලුත් බස් රථ සවිකිරීම් යෝජනා ක්‍රමයක් 1993 දී ආරම්භ කරන ලදී.

නිවාස ඉදිකිරීම්

1993 වර්ෂයේදී නිවාස පහළොස් ලක්ෂයේ වැඩ සටහන යටතේ නිවාස ඉදිකිරීම් කටයුතු තවදුරටත් වර්ධනය විය. 1990 දී ආරම්භ කරන ලද මෙම වැඩ සටහන වසර හයක් ඇතුළත ක්‍රියාත්මක වේ. නව නිවාස තැනීම, පවතින නිවාසවල තත්ත්වය ඉහළ නැංවීම සහ දිළිණ්දන්ගේ නිවාස වැඩිදියුණු කිරීම සඳහා ණය හා ආධාර සැපයීම පිණිස උප වැඩ සටහන් දහයක් * වර්ෂය තුළදී ක්‍රියාත්මක විය.

නිවාස පහළොස් ලක්ෂයේ වැඩසටහනේ ප්‍රධාන ක්‍රියාකරු වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෘජු සහයෝගිත්වයෙන් යුතුව ග්‍රාමීය නිවාස උප වැඩසටහන සහ නාගරික නිවාස උප-වැඩසටහනේ කටයුතු, සිදු කෙරිණි. විශේෂයෙන්ම ග්‍රාමීය හා නාගරික අංශවල අඩු ආදායම් ලබන පවුල් වල නිවාස තත්ත්වය දියුණු කිරීම සඳහා ආධාර වීමේ අරමුණින් මෙම වැඩසටහන සැලසුම් කරන ලදී. ග්‍රාමීය නිවාස උප-වැඩසටහනේ කටයුතු, වැඩසටහන යටතේ ණය ලබාදුන් පවුල් සංඛ්‍යාව අනුව බලන කල, 1992 පැවැති 38,710 සිට 1993 දී 31,078 දක්වා පහත වැටුණි. අරමුදල් සීමා කිරීම සහ නිම කිරීම් කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කිරීම මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු සාධක විය. විමසුමට ලක්වන කාලය තුළදී ග්‍රාමීය නිවාස උප වැඩසටහන යටතේ නිවාස ඒකක 31,624 ක් තනා නිම කළ අතර, ණය සහ ආධාර වශයෙන් රුපියල් දශලක්ෂ 298 ක් සපයන ලදී. නිම කිරීම් කටයුතු සහ ණය සැපයීමේ කටයුතු අතින් නාගරික නිවාස උප වැඩසටහනෙහි කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කෙරුණි. පසුගිය වසරේ ණය සැපයුනු පවුල් 6,170 සමඟ සසඳා බලන කල මෙම වසර තුළදී පවුල් 7,164 ක් සඳහා ණය පහසුකම් ලබාදෙන ලදී. මෙම වැඩසටහන යටතේ ඒකක 5,288 ක් තනා නිම කරලීමට හැකි වූ අතර එය පසුගිය වසරට වඩා සියයට 52 ක වැඩිවීමකි. මේ අතර, 1993 වසරේදී නාගරික (විශේෂ) මධ්‍යම ආදායම් පවුල් උප-වැඩසටහන යටතේ ඉහළ මධ්‍යම පංතික පවුල් සඳහා කොළඹ නගරය හා ඒ අවට නිවාස ඒකක 295 ක් තනා නිම කරන ලදී. මේ යටතේ සපයන ලද ණය ප්‍රමාණය රුපියල් දශලක්ෂ 216 ක් විය. දිසාපතිවරුන්, පළාත් සභා සහ බැංකු වැනි වෙනත් නියෝජිත ආයතන සහභාගි කොටගෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආපදා නිවාස උප වැඩසටහන ක්‍රියාත්මක කරණු ලැබිණි. මෙම වැඩසටහන යටතේ 1992 දී ණය ලබාගත් පවුල් 13,969 හා සසඳන කල අරමුදල් සීමා කිරීම හේතුවෙන් 1993 වසරේදී ණය ලබාගැනීමට හැකි වූයේ පවුල් 8,532 කට පමණි. මේ සඳහා රුපියල් දශලක්ෂ 258 ක ණය මුදලක් ලබා දෙන ලද අතර වර්ෂය තුළ දී නිවාස 7,819 ක් තනා නිම කරන ලදී. මේ අතර පළාත් සභා නිවාස උප-වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහාය ලබා දෙන ලදී. මෙම යෝජනා ක්‍රමය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් පවුල් 1,633 ක් සඳහා ණය සහ දීමනා ලබා දෙමින් විමසුමට ලක්වන වර්ෂය තුළදී නිවාස 1,265 ක් තනා නිම කිරීමට අවස්ථාව සලසා දුනි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය (ජන.ව.ස.ම) හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (ශ්‍රී.ලං.රා.වැ.සං.) යටතේ ක්‍රියාත්මක වූ වැවිලි නිවාස උප වැඩසටහන මෙම වර්ෂය තුළදී වැවිලි නිවාස සහ සමාජ සුභසාධක භාරකාර මණ්ඩලය යටතට පත් කරනු ලැබිණි. වතු කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරීමෙන් පසු වැවිලි සේවකයන්ගේ නිවාස සංවර්ධන කටයුතු පිළිබඳ වගකීම දැරීම සඳහා මෙම භාරකාර මණ්ඩලය පිහිටුවනු ලැබිණි. 1993 දී මෙම භාරකාර මණ්ඩලයට සේවක නිවාස සෙවිලි කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක

* උප-වැඩසටහන් දහය නම්, ග්‍රාමීය නිවාස උප-වැඩසටහන, නාගරික නිවාස උප-වැඩසටහන, අපදා නිවාස උප-වැඩසටහන, පළාත් සභා නිවාස උප-වැඩසටහන, මහවැලි නිවාස උප-වැඩසටහන, වතුකරයේ නිවාස උප-වැඩසටහන, සමුපකාර නිවාස උප-වැඩසටහන, සේවක නිවාස උප-වැඩසටහන, පුද්ගලයින්ගේ නිවාස උප-වැඩසටහන, පෞද්ගලික ආයෝජකයන්ගේ උප-වැඩසටහන.

565 ක කටයුතු නිම කිරීමට හැකි විණ. මේ අතර, මහවැලි ආර්ථික ඒජන්සිය විසින් මහවැලි නිවාස උප වැඩසටහන යටතේ බී.සී සහ එච් කලාප වල නිවාස ඒකක 3,105 ක කටයුතු වර්ෂය තුළදී නිම කරන ලදී.

1993 දී ප්‍රධාන බැංකු සහ මූල්‍ය ආයතන මගින් පෞද්ගලික අංශයේ නිවාස සංවර්ධන කටයුතු සඳහා සපයන ලද ණය ප්‍රමාණයන්හි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කෙරිණ. ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ජාතික නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව 1993 දී නිවාස සංවර්ධන කටයුතු සඳහා රුපියල් දශලක්ෂ 2,204 ක් සපයන ලදී. මෙය 1992 දී සපයන ලද රුපියල් දශලක්ෂ 1,744 හා සසඳන කළ සියයට 26 ක වැඩිවීමකි. 1993 දී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව මගින් ලබාදෙන ලද ණය ප්‍රමාණය රුපියල් දශලක්ෂ 466 දක්වා සියයට 54 කින් සැලකිය යුතු ලෙස වැඩිවිය. එමෙන්ම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව මගින් අනුමත කරන ලද ණය සංඛ්‍යාව මෙම කාලපරිච්ඡේදය තුළ සියයට 80 කින් 3,557 දක්වා වැඩි වූ අතර, අනුමත කරන ලද ණය මුදල් වල වටිනාකම රුපියල් දශලක්ෂ 714 දක්වා සියයට 115 කින් වැඩිවිය. මෙම වර්ෂය රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ආරම්භයේ සිට මේ දක්වා අනුමත කළ ඉහළම ණය මුදල් ප්‍රමාණය වාර්තා වූ වර්ෂය ලෙස සැලකිය හැක. ලංකා බැංකුව මගින් 1993 දී ප්‍රදානය කළ ණය සංඛ්‍යාව 2,243 දක්වා සියයට 3 කින් පහත වැටුන ද දෙන ලද ණය ප්‍රමාණයෙහි වටිනාකම සියයට 34 කින් රුපියල් දශලක්ෂ 955 දක්වා ඉහළ ගියේය. මහජන බැංකුව ද පුද්ගලයන් 10,258 ක් වෙනුවෙන් රුපියල් දශලක්ෂ 414 ක් සපයන ලද නමුත් මෙය 1992 වර්ෂයේදී පුද්ගලයන් 12,983 වෙනුවෙන් ලබාදෙන ලද රුපියල් දශලක්ෂ 514 හා සසඳා බලන විට පහත වැටීමක් පෙන්නුම් කළේය. මේ අතර, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් ලබාදෙන ලද ණය සංඛ්‍යාවේ සහ මුදහළ ණය ප්‍රමාණයේ වටිනාකමෙහි සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබුණි. 1992 දී නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව ණය ඉල්ලුම්කරුවන් 1520 ක් වෙනුවෙන් ලබාදුන් රුපියල් දශලක්ෂ 100 ක් වෙනුවට 1993 දී ණය ඉල්ලුම්කරුවන් 2,050 ක් සඳහා රුපියල් දශලක්ෂ 212 ක් ලබාදෙන ලදී. අදාළ වසර දෙක තුළදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව දෙන ලද නිවාස ණය සංඛ්‍යාව සියයට 35 කින් 985 දක්වා වැඩි වූ අතර, ණය වටිනාකම සියයට 34 කින් වැඩිවී රුපියල් දශලක්ෂ 156 ක් ලෙස වාර්තා විය.

තාගරික සංවර්ධනය

විමසුමට ලක්වන වසර තුළදී තාගරික සංවර්ධන අධිකාරිය (නා.සං.අ.) මගින් කරනු ලැබූ කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණි. 1992 වසර තුළ නා.සං.අ. මගින් කරන ලද ආයෝජන ප්‍රමාණය වූ රුපියල් දශ ලක්ෂ 338 සමඟ සසඳන කළ මෙම වසර තුළ ආයෝජන ප්‍රමාණයන් දෙගුණයකින් වැඩි වී රුපියල් දශ ලක්ෂ 705 ක් ලෙස වාර්තා විය. වැඩිවූ ආයෝජනයන් විශාල වශයෙන් පිළිබිඹු වූයේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් යටතේය. තාගරික සංවර්ධනය සඳහා වූ මුළු වියදමින් සියයට 69 ක් හෝ රුපියල් දශ ලක්ෂ 485 ක් වැය කරන ලද්දේ ඒකාබද්ධ ව්‍යාපෘතීන් සඳහාය. පැලියගොඩ ගබඩා සංකීර්ණය තැනීම පිණිස වැය කරන ලද රුපියල් දශ ලක්ෂ 432 ක්ද මෙයට ඇතුලත් වේ. අනුග්‍රාහකයන් වෙනුවෙන් භාරගත් ව්‍යාපෘති සඳහා රුපියල් දශ ලක්ෂ 97 ක මුදල් ප්‍රමාණයක් වැය කරන ලදී. මේ අතර සංවර්ධනය නොකරන ලද හෝ මුදු බිම් මිලදී ගැනීම සඳහා නා.සං.අ. හි ඉඩම් බැංකුව විසින් රුපියල් දශ ලක්ෂ 91 ක් වැය කරනු ලැබුණි.

මහා මාගී සහ දුම්රිය මාගී

විමසුමට ලක්වන වසර තුළදී මාර්ග සංවර්ධන අධිකාරිය (මා.සං.අ.) සහ පළාත් සභා මගින් කිලෝමීටර 23,900 ක් පමණ මාර්ග පද්ධතියක් නඩත්තු කරන ලදී. මුළු මාර්ග පද්ධතියෙන් සියයට 46 ක් හෙවත් කිලෝමීටර 10,960 ක් නඩත්තු කරන ලද්දේ මා.සං.අ. මගිනි. තවද, මා.සං.අ. විසින් 1993 වසර තුළදී මාර්ග ඉදිකිරීම්, වැඩිදියුණු කිරීම් සහ සුනරුත්ථාපන කටයුතු සඳහා රුපියල් දශලක්ෂ 2,556 ක් ද, නඩත්තු කිරීම් සඳහා රුපියල් දශලක්ෂ 181 ක්ද වියදම් කරන ලදී.

සලකා බලන වර්ෂය තුළ දී මා.සං.අ. හි කටයුතු ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර කරගනු ලැබුයේ දැනට පවත්නා මාර්ග පද්ධතිය පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා ය. අවිස්සාවේල්ල සිට හැටන් දක්වාත්, හෝමාගම සිට රත්නපුර දක්වාත් කිලෝමීටර 145 ක මාර්ග පුනරුත්ථාපන කටයුතු ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයන ලද මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් නොකඩවා කරගෙන යනු ලැබිණි. මීට අමතරව මාර්ග කිලෝමීටර 175 ක් පුනරුත්ථාපනය කිරීමේ වැඩකටයුතු ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් අරමුදල් සපයනු ලැබූ තුන්වෙනි මාර්ග ව්‍යාපෘතිය යටතේ වසර තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක විය. මේ අතර ගාලු පාරෙහි කළුතර සිට කොළඹ සහ ජයවර්ධනපුරයට දැනට පවත්නා ගමන් මග වෙනුවට භාවිතා කළ හැකි වස්කඩුව - බණ්ඩාරගම - කැස්බෑව මාර්ගය වැඩිදියුණු කිරීමේ කටයුතු 1993 වසර තුළදී නොකඩවා කරගෙන යනු ලැබිණි. පැලියගොඩ - පුත්තලම මාර්ගයෙහි, පැලියගොඩ - කටුනායක කොටසෙහි පුනරුත්ථාපන කටයුතු 1993 වර්ෂයේ ආරම්භ කරන ලද අතර ඒ සඳහා රුපියල් දශලක්ෂ 330 ක් ඇස්තමේන්තු කර ඇත. රුපියල් දශ ලක්ෂ 170 ක ඇස්තමේන්තුගත වියදමකින් යුත් නව කැලණි පාලමේ අළුත්වැඩියා කිරීමේ කටයුතු 1993 වර්ෂය තුළදී නොකඩවා කරගෙන යන ලදී.

අනුරාධපුරය සිට මිහින්තලය දක්වා නව මාර්ගයක් ආරම්භවීම සේතුකොට ගෙන දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර 9 කින් වැඩිවී කිලෝමීටර 1,953 ක් විය. මේ අතරතුර නුගේගොඩ සිට හෝමාගම දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ කටයුතු විමසුමට ලක්වන වසර තුළදී අවසන් විය.

පණ්ඩුව හුවමාරු

1993 වසරේදී තැපැල් සේවා කටයුතුවල සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, ධාරිතාව සහ ජනතාවට සලසන ලද සේවාවන් අනුව විදුලි සංදේශ කටයුතුවල මධ්‍යස්ත ප්‍රගතියක් දක්නට ලැබිණි.

තැපැල් දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ලද තැපැල් භාණ්ඩ සංඛ්‍යාව 1992 දී දශලක්ෂ 469 සිට 1993 දී දශලක්ෂ 486 දක්වා සියයට 4 කින් වැඩි විය. මෙයට ප්‍රධාන හේතුව වූයේ දේශීය හා විදේශීය තැපැල් මෙහෙයුම් කටයුතු පිළිවෙලින් සියයට 4 කින් හා සියයට 3 කින් වැඩිවීමය. දේශීය පාර්සල් මෙහෙයුම් 581,000 දක්වා සුළු වශයෙන් වැඩිවූ අතර, විදේශීය පාර්සල් මෙහෙයුම් 69,000 ක්ව පසුගිය වර්ෂයේ මට්ටමේම පැවතුණි. මේ අතර, දිවයිනේ තැපැල් කාර්යාල පද්ධතිය 1992 දී පැවති සංඛ්‍යාව වූ 4,018 සිට 1993 දී 4,042 දක්වා පුළුල් විය. මේ අනුව, එක් තැපැල් කාර්යාලයකින් සේවාව සැපයුන හුම් ප්‍රමාණය 1993 වසරේදී වහිකිලෝමීටර 16.2 දක්වා සුළු ප්‍රමාණයකින් අඩු වෙමින් මහජනතාවට සපයා ඇති තැපැල් පහසුකම් වැඩිවී ඇති බව පෙන්නුම් කෙරිණ. කෙසේ වුවද එක් පුද්ගලයෙකුට ලැබෙන ලිපිවල සාමාන්‍යය 27 සිට 28 දක්වා ඉතා සුළු වශයෙන් වැඩිවෙමින් රට තුළ දැනට පවත්නා වඩා සීඝ්‍ර පණ්ඩුව හුවමාරු ක්‍රමවල සුලභ බව පෙන්නුම් කළේය.

දැනට පවත්නා විදුලි සංදේශ පද්ධතිය පුළුල් කිරීමට සහ උසස් තත්ත්වයකට නංවාලීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් 1993 වසරේදී ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. මේ වසර තුළ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘතින් වූයේ ලෝක වාණිජ සම්බන්ධතා පරිවාර ග්‍රහ ක්‍රමයට මූලධන දායකත්ව යෝජනා ක්‍රමය, මහ කොළඹ ප්‍රදේශයෙහි විදුලි සංදේශ පද්ධතිය වැඩිදියුණු කිරීම (දෙවන අදියර), ගම්පහ සහ කටුනායක හුවමාරු පොළ ප්‍රදේශයන්හි විදුලි සංදේශ පද්ධතිය දියුණු කිරීම, ජාත්‍යන්තර සුවිච්ඡාන මධ්‍යස්ථානයක්, පෘථිවිගත දුරස්ථ හුවමාරු පද්ධතියක්, කළමනාකරණ තොරතුරු ක්‍රම හා තාක්ෂණික සහයෝගිතා ඇතුළත් දෙවන විදුලි සංදේශ ව්‍යාපෘතිය, අන්තිදිග ආසියානු මැද පෙරදිග සහ බටහිර යුරෝපා සබ්මැරින් සංදාම යෝජනා ක්‍රමය (සී.ඒ.වී. 2) සහ මාතර දිස්ත්‍රික්කයේ විදුලි සංදේශ පද්ධතිය වැඩිදියුණු කිරීමේ යෝජනා ක්‍රමය ආදීන්ය.

දැනට පවත්නා ප්‍රධාන සංවර්ධන වැඩසටහන් වලට අමතරව විදුලි සංදේශ පහසුකම් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් කඩිනම් පදනමක් යටතේ අන්තර්

ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ඇත. මේ අනුව විමසුමට ලක්වන වසර තුළදී නුගේගොඩ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානය (සම්බන්ධතා මාර්ග 8000 ක්), පානදුර දිස්ත්‍රික් ස්ථිතිකරණ මධ්‍යස්ථානය, (සම්බන්ධතා මාර්ග 2000) සහ මාරුවිල දිස්ත්‍රික් ස්ථිතිකරණ මධ්‍යස්ථානය (සම්බන්ධතා මාර්ග 1000 ක්) නිම කරන ලදී. තවද 'කොළඹ කඩිනම් වැඩපිළිවෙල' යටතේ හැවිලොක් ටවුම, කෝට්ටේ, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල ස්ථිතික ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති 1993 වර්ෂය අවසානයේදී නිම කරන ලදී. මෙයට අමතරව 'ස්ථාපිත කිරීම, ක්‍රියාකරවීම, පැවරීම' යන පදනම යටතේ ක්‍රියාත්මක වූ 'මොබිටෙල්' සෙලියුලර් මොබයිල් පද්ධතිය මගින් වසර තුළ ටෙලිෆෝන් 4000 ක් සැපයීමට හැකි වී ඇත. මෙම නව දුරකථන ක්‍රමයට ආවරණය වන ප්‍රදේශ කොළඹ, මාරුවිල සිට අලුත්ගම දක්වා ප්‍රදේශය, ගාල්ල, මාතර, රත්නපුර, නුවර, කුරුණෑගල සහ කුලියාපිටිය යන ප්‍රදේශ වේ. තවද ජාත්‍යන්තර පණිවුඩ හුවමාරු කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පොදු ස්ථිති-පැකට් දත්ත පද්ධති ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවෙහි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ජාත්‍යන්තර දුරකථන හුවමාරු ක්‍රමයේ ඇති විය හැකි අවහිරතා මඟහැරවීම සඳහා ජාත්‍යන්තර පරිපථ වැඩි කිරීම පිණිස සකස් වූ ප්‍රවාහනය කළ හැකි ස්ථිතිකරණ වන්දිකා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ වැඩකටයුතු වසර තුළ දී අඛණ්ඩව ක්‍රියාත්මක විය.

විදුලි සංදේශ පොදු පහසුකම්වල දියුණුවක් ඇතිවීමත් සමඟම 1993 වසරේදී සපයන ලද දුරකථන සංඛ්‍යාව 22,270 කින් වැඩි වී 157,774 ක් විය. මීට පෙර වසරේ අළුතින් සපයන ලද දුරකථන සංඛ්‍යාව 10,607 ක් විය. මේ හේතුවෙන් වසර දෙක තුළදී දුරකථන ඝණත්වය (පුද්ගලයන් 100 දෙනෙක් සඳහා දුරකථන) 0.78 සිට 0.93 දක්වා වැඩිවිය. කෙසේ වෙතත් සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවත්නා දුරකථන ඉල්ලුම සපුරාලීමට දැනට පවතින විදුලි සංදේශ පද්ධතිය අපොහොසත්වීම පිළිබිඹු කරමින් පොරොත්තු ලේඛණයේ සිටින අයදුම්කරුවන් ප්‍රමාණය 27,859 කින් වැඩිවී 1993 වර්ෂය අවසාන වන විට 124,066 විය.

මේ අතර ටෙලෙක්ස් පණිවුඩ සම්බන්ධතා සියයට 3 කින් වැඩිවී අවුරුද්ද තුළ වූ මුළු සංඛ්‍යාව 1,626 ක් විය. විමසුමට ලක් වන වසර තුළ එතෙර දුරකථන ඇමතිම සියයට 3 කින් තවදුරටත් වැඩි වූ අතර, එතෙර විදුලි පණිවුඩ සහ එතෙර ටෙලෙක්ස් පණිවුඩ පසුගිය වසරෙහි මෙන් තවදුරටත් පිළිවෙලින් සියයට 11 කින් සහ සියයට 20 කින් පහත වැටී ඇත.

ජනසවිය වැඩපිළිවෙල

ජනසවිය වැඩපිළිවෙලෙහි තුන්වන හා හතරවන වටයන්හි වැඩකටයුතු 1993 වර්ෂය තුළ ක්‍රියාත්මක විය. 1992 පෙබරවාරි මස ආරම්භ කොට 1994 ජනවාරි මස නිම කිරීමට නියමිතව ඇති තුන්වන වටය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22 ක් තුළ පවුල් 101,000 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වී තිබේ. තවත් පවුල් 96,000 කට සහන සලසමින් ජනසවිය වැඩපිළිවෙලෙහි හතරවන වටයේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 25 ක් තුළ 1993 මාර්තු මස ආරම්භ වූහි. මෙම වැඩපිළිවෙලේ ප්‍රථම වට දෙක 1991 හා 1992 වර්ෂයන් තුළ පවුල් 223,460 කට සහන සලසා අවසන් කෙරුණි. මේ අනුව ආරම්භයේ සිට මේ දක්වා පවුල් 420,460 කට ජනසවිය වැඩපිළිවෙල යටතේ සහන සැලසී ඇත. ජනසවිය ප්‍රතිලාභීන්ට පාරිභෝජන ආධාර සැපයීම සඳහා 1993 වසරේ දී තුන්වන හා හතරවන වට වෙනුවෙන් වියදම් කළ මුළු මුදල රුපියල් දශ ලක්ෂ 3451 ක් ලෙස ගණන් බලා ඇත. මෙම වැඩපිළිවෙල යටතේ, එහි ආරම්භයේ සිට 1993 දෙසැම්බර් දක්වා දුප්පත් ජනතාවට පාරිභෝජන ආධාර සැපයීම සඳහා රුපියල් බිලියන 13.6 ක් වැය කර ඇත. මේ අතර විමසුමට ලක් වන වර්ෂයේදී දෙවන වටයේ ප්‍රතිලාභීන් 92,888 කට ප්‍රාග්ධන හිමිකම් සහතික පත් ලබා ගැනීමට හැකි විය.

සලකා බලන වර්ෂය තුළදී ප්‍රතිලාභීන්ට ආදායම් උපයා ගැනීමේ මාර්ග සලසා ගැනීම සඳහා නොකඩවා ණය පහසුකම් ලබා ගැනීමට හැකිවිය. තුන්වන වටය යටතේ පවුල් 50,982 කට රුපියල් දශ ලක්ෂ 243 ක ණය මුදලක් සපයන ලදී. මෙම ණය පහසුකම් සැපයූ මූල්‍ය ආයතන වූයේ මහජන බැංකුව, ලංකා බැංකුව, ග්‍රාමීය සමුපකාර බැංකු හා ග්‍රාමීය සංවර්ධන බැංකුව ආදියයි.

මේ අතර නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම මගින් ජනසවිභව වැඩපිළිවෙල දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ආධාර විය. ජනසවිභව වැඩසටහනෙහි ප්‍රථම වට දෙක මගින් පවුල් 159,224 කට රැකියා අවස්ථා ලබා දුන් අතර තෙවන වටය යටතේ රැකියා අවස්ථා සපයනු ලැබූ පවුල් සංඛ්‍යාව 38,235 ක් ලෙස ගණන් බලා ඇත. මෙවැනි රැකියා අවස්ථා සපයනු ලැබූයේ කෘෂිකර්ම, ධීවර, නිෂ්පාදන කර්මාන්ත හා වෙළෙඳ හා වාණිජ අංශයන් යටතේය.

1993 දී ජනසවිභව භාරකාර අරමුදල (ජ.භා.අ.) ජන සමූහයන්ගේ දුප්පත්කම මූලිකව පුළුල් කිරීමේ අදහසින් යුතුව ජන සමූහ ව්‍යාපෘති, ණය ව්‍යාපෘති, මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘති සහ පෝෂණ ව්‍යාපෘති වශයෙන් ප්‍රධාන ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කරන ලදී. ජන සමූහ ව්‍යාපෘති යටතේ, ග්‍රාමීය පොදු පහසුකම් ව්‍යාපෘති 789 ක් ආරම්භ කළ අතර, පුනරුත්ථාපන වැඩි දියුණු කිරීම සහ අළුතෙන් ග්‍රාමීය පොදු පහසුකම් ව්‍යාපෘති ඇති කිරීම සඳහා රුපියල් දශ ලක්ෂ 121 ක් වැය කරන ලදී. මීට අතිරේකව ජනසවිභව භාරකාර අරමුදල මගින් කෘෂිකර්මය, කුඩා කර්මාන්ත, පශු සම්පත්, ව්‍යාපාර වැනි කුඩා ව්‍යාපෘති 14,878 ක් සඳහා රුපියල් දශ ලක්ෂ 88 ක් වටිනා ණය පහසුකම් සපයන ලදී. මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දුප්පත් ජනතාව දැනුවත් කිරීම, දක්ෂතා දියුණු කිරීම සහ ජන සමූහ එකරාශි කිරීම සඳහා රුපියල් දශ ලක්ෂ 70 ක් වැය කරන ලදී. ගැබිනි මවු වරුන් හා ළමා පෝෂණ තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා පෝෂණ ව්‍යාපෘති යටතේ 1993 වර්ෂයේදී වියදම් කළ ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 18 කි.

සෞඛ්‍යය

සෞඛ්‍ය සේවාවන් සඳහා වූ මුළු වියදම 1992 දී වූ රුපියල් දශලක්ෂ 6,541 සිට 1993 දී රුපියල් දශලක්ෂ 7064 දක්වා සියයට 8 කින් වැඩිවිය. කෙසේ වුවද, සාපේක්ෂ වශයෙන් එය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 1992 දී පැවති සියයට 1.5 සිට 1993 දී සියයට 1.4 දක්වා සුළු වශයෙන් අඩුවිය. මෙම වසර 2 තුළදී සෞඛ්‍ය සඳහා වූ වර්තන වියදම සියයට 26 කින් වැඩිවී රුපියල් දශලක්ෂ 5,711 ක්වූ අතර, ප්‍රාග්ධන වියදම රුපියල් දශලක්ෂ 1,353 දක්වා සියයට 33 කින් අඩු විය.

1993 වර්ෂය තුළ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියෙහි මූලික අරමුණු සෞඛ්‍ය කටයුතු නංවාලීම, රෝග වැළැක්වීම හා මර්ධනය, පවත්නා සේවාවන් ශක්තිමත් කිරීම හා ඒවායේ ගුණාත්මක බව වැඩි කිරීම සහ සෞඛ්‍ය පරිපාලනය විමධ්‍යගත කිරීම ආදී කටයුතු මත කේන්ද්‍රගත විය. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් හඳුනාගන්නා ලද අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් 1993 ජනවාරි මාසයේදී ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවන ලදී. ඇතැම් තෝරාගත් ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛත්වය දී ඇති කෙටිකාලීන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ප්‍රධාන කමිටුව විසින් තවත් උප කමිටු ගණනාවක් පත් කරන ලදී. මෙයට අමතරව වසර 2000 දක්වා සෞඛ්‍ය සංවර්ධනය සඳහා මූලික සැලැස්මක් ඇති කිරීමට ද පියවර ගෙන තිබේ. මේ අතර, සෞඛ්‍ය අංශයට මුදල් සංවලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය රක්ෂණ ක්‍රම වැඩිදියුණු කිරීම, රජයේ රෝහල්වල ගෙවන බාහිර රෝගී අංශ සහ ගෙවන වාට්ටු පිහිටුවීම ආදී කටයුතු හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ කාර්ය බලකායක් මගින් සොයා බලන ලදී.

වසර තුළදී සෞඛ්‍ය පොදු කාර්ය පහසුකම් සඳහා වූ ආයෝජන තවදුරටත් පුළුල් කරනු ලැබිණි. ලෝක බැංකුව/ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් අරමුදල් සපයනු ලැබූ සෞඛ්‍ය සහ පවුල් සංවිධාන ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය බෙහෙත් ගබඩා, ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ වැඩපොළවල් ඉදිකිරීමේ කටයුතු නොකඩවා කරගෙන යනු ලැබීය. විමසුමට ලක්වන වසර තුළදී ප්‍රීතීඩා මගින් අරමුදල් සපයනු ලැබූ කොළඹ මහ රෝහල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (11 වන අදියර) යටතේ මාලිගාවත්තේ සිට කොළඹ මහ රෝහල දක්වා ජලනල මාර්ගයක් කෙලින්ම යෙදීම, කොළඹ මහ රෝහල වටා කවාකාර ජලනල මාර්ගයක් මගින් පහසු අන්දමට ජලය සැපයීම, තට්ටු දෙකකින් සමන්විත වාට්ටු සංකීර්ණ හයක් ඉදිකිරීම සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ආදිය

1.30 සංඛ්‍යා සටහන
නිවාස 15 ලක්ෂයේ වැඩ සටහනෙහි ක්‍රියාකාරීත්වය 1990 - 1993 (අ)

| උප-වැඩසටහන | ණය ලබාගත් පවුල් ගණන | | | | නිම කළ ඒකක ගණන | | | | මුදා හරින ලද ණය ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ | | | |
|---|---------------------|--------|--------|---------|----------------|----------|----------|-----------|--|---------|---------|---------|
| | 1990 | 1991 | 1992 | 1993(ආ) | 1990 | 1991 | 1992 | 1993(ආ) | 1990 | 1991 | 1992 | 1993(ආ) |
| ග්‍රාමීය නිවාස උප-වැඩසටහන | 25,496 | 30,429 | 38,710 | 31,078 | 13,655 | 24,071 | 22,846 | 31,624 | 154.6 | 243.4 | 259.5 | 298.1 |
| නාගරික නිවාස උප-වැඩසටහන | | | | | | | | | | | | |
| අඩු ආදායම් ලබන පවුල් විශේෂ නාගරික මධ්‍යම ආදායම් ලබන පවුල් | 5,377 | 5,806 | 6,170 | 7,164 | 2,954 | 5,627 | 3,487 | 5,288 | 32.6 | 54.2 | 87.9 | 96.5 |
| පලාත් සභා නිවාස උප-වැඩසටහන(ඇ) | 1,070 | 1,422 | 2,141 | 1,633 | 128 | 1,160 | 1,006 | 1,265 | 3.9 | 10.0 | 12.9 | 13.4 |
| ආපදා නිවාස උප-වැඩසටහන(ඇ) | 15,344 | 14,094 | 13,969 | 8,532 | 3,862 | 6,161 | 9,163 | 7,819 | 99.0 | 142.7 | 169.0 | 257.9 |
| වතුකරයේ නිවාස උප-වැඩසටහන (ඇ) | 121 | 313 | 228 | 570 | 121 | 313 | 228 | 570 | - | - | - | 7.0 |
| මහවැලි නිවාස උප-වැඩසටහන | 9,751 | 4,721 | 3,505 | 3705 | 4,129(ඉ) | 3,714(ඉ) | 5,968(ඉ) | 3,105 (ඉ) | 31.1(ඊ) | 15.8(ඊ) | 25.4(ඊ) | 14.7 |
| සේවක නිවාස උප-වැඩසටහන(ඇ) | - | - | 249 | 274 | - | - | - | 146 | - | - | 3.6 | 11.7 |
| මුළු ගණන | 57,159 | 56,801 | 65,562 | 53,251 | 24,849 | 41,062 | 43,288 | 50,112 | 321.2 | 688.9 | 770.2 | 914.8 |

84

- (අ) නිවාස පහලොස් ලක්ෂයේ වැඩ සටහන යටතේ උප වැඩසටහන් කීපයක් පමණක් සංඛ්‍යා සටහනට ඇතුළත්වේ.
- (ආ) තාවකාලික
- (ඇ) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු පමණි.
- (ඈ) 1990 - 1992 දක්වා ජනතා වතු සංවර්ධණ මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ, 1993 සිට 'වතුකරයේ නිවාස සහ සමාජ සුභසාදන භාරකාර මණ්ඩලය' වෙත මාරු කරන ලදී.
- (ඉ) මහවැලි ආර්ථික ඒජන්සිය යුරෝපා ආර්ථික කොමිසමේ ණය ක්‍රමය යටතේ නිම කරන ලද ඒකක සහ උප පවුල් විසින් නිම කරන ලද නිවාස, 1990, 1991 සහ 1992 වර්ෂ වලට ඇතුළත් වේ.
- (ඊ) මහවැලි ආර්ථික ඒජන්සිය සහ යුරෝපා ආර්ථික කොමිසම මගින් නව පදිංචි කරුවන් සඳහා කරන ලද ප්‍රදානයන්

මූලාශ්‍රය: ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, මහවැලි ආර්ථික ඒජන්සිය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ වතුකරයේ නිවාස සහ සමාජ සුභ සාදන භාරකාර මණ්ඩලය.

1.31 සංඛ්‍යා සටහන
තැපැල් සහ විදුලි සංදේශ සේවාවේ වර්ධනය 1989 - 1993

| ශීර්ෂය | 1989 | 1990 | 1991 | 1992 | 1993* |
|---|-----------|-----------|------------|------------|------------|
| 1. තැපැල් සේවය | | | | | |
| 1.1 තැපැල් බේදීමේ කොට්ඨාශ ගණන | 6,630 | 6,636 | 6,729 | 6,729 | 6,729 |
| 1.2 තැපැල් කාර්යාලයකින් සේවාව ලබන ප්‍රදේශය (ව.කි.මී.) | 16.8 | 16.6 | 16.5 | 16.3 | 16.2 |
| 1.3 තැපැල් කාර්යාල සංඛ්‍යාව | 3,908 | 3,945 | 3,982 | 4,018 | 4,042 |
| 1.3.1 රාජ්‍ය අංශය | 3,844 | 3,864 | 3,884 | 3,891 | 3,895 |
| 1.3.2 පෞද්ගලික අංශය | 67 | 81 | 98 | 127 | 147 |
| 1.4 තැපැල් කාර්යාලයකින් සේවාව ලබන ජන සංඛ්‍යාව | 4,300 | 4,307 | 4,331 | 4,331 | 4,336 |
| 1.5 එක් පදිංචිකරුවකුට ලැබුණු ලිපි ගණන | 26 | 30 | 29 | 27 | 28 |
| 2. විදුලි සංදේශ සේවය | | | | | |
| 2.1 දේශීය දුරකථන සේවය | | | | | |
| 2.1.1 දුරකථන සංඛ්‍යාව | 105,007 | 121,388 | 125,834 | 135,504 | 157,774 |
| 2.1.2 අළුතින් දෙනු ලැබූ දුරකථන සංඛ්‍යාව | 6,087 | 10,241 | 6,579 | 10,607 | 22,270 |
| 2.1.3 පොරොන්කු ලේඛනයේ සිටින ගණන | 48,400 | 47,945 | 61,313 | 96,207 | 124,066 |
| 2.1.4 දුරකථන සඳහා ඉල්ලුම (සංඛ්‍යාව) | 153,407 | 169,333 | 187,147 | 231,711 | 281,840 |
| 2.1.5 දුරකථන ඝනත්වය (පුද්ගලයින් 100 කට දුරකථන ගණන) | 0.62 | 0.71 | 0.73 | 0.78 | 0.93 |
| 2.2 විදේශ විදුලි සංදේශ සේවය | | | | | |
| 2.2.1 ටෙලෙක්ස් සම්බන්ධක ගණන | 1,591 | 1,666 | 1,740 | 1,583 | 1,626 |
| 2.2.2 පොරොන්කු ලේඛනයේ සිටින ගණන | 59 | 89 | 84 | 103 | 59 |
| 2.2.3 එතෙර ඇමතුම් (සංඛ්‍යාව) | | | | | |
| 2.2.3.1 එතෙර දුරකථන ඇමතුම් (අ) | 8,038,000 | 9,006,000 | 15,599,912 | 17,775,066 | 18,281,980 |
| 2.2.3.2 එතෙර විදුලි පණිවිඩ (අා) | 3,023,000 | 2,720,000 | 2,465,682 | 2,483,002 | 2,203,370 |
| 2.2.3.3 එතෙර ටෙලෙක්ස් පණිවිඩ (අ) | 4,777,000 | 4,472,122 | 4,346,467 | 4,230,994 | 3,375,600 |

(අ) සංඛ්‍යා දැක්වෙන්නේ මිනිත්තු වලිනි

(අා) සංඛ්‍යා දැක්වෙන්නේ වචන වලිනි

* තාවකාලිකයි

මූලයන් : තැපැල් දෙපාර්තමේන්තුව සහ

ශ්‍රී ලංකා ටෙලිකොම්

ක්‍රියාත්මක විය. ජපන් රජයේ ආධාර ඇතිව ඉදි කරන ලද නව කර්මාන්තශාලාව සහ ජීව-වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයෙහි ගබඩා සංකීර්ණය 1993 ජුනි මස විවෘත කරන ලදී. මේ අතර, චීන රජයේ ආධාර ඇතිව රිජ්වේ ආයතීය ළමා රෝහලෙහි ඉදිකිරීමට යන තට්ටු දහයකින් සමන්විත ගොඩනැගිල්ලෙහි මූලික සැලැස්ම සෑදීමේ ආරම්භක සාකච්ඡා පවත්වන ලදී.

මේ අතර රෝගීන්ට අවශ්‍ය පහසුකම් සහ මූලික සෞඛ්‍ය කටයුතු ඉහළ නැංවීමෙහිලා විමසුමට ලක්වන වසරේ මුල් මාස නවය තුළ සෞඛ්‍ය නිලධාරීන් 3,213 දෙනෙක් අළුතෙන් පත් කරන ලදී. පෙර පුහුණු වෛද්‍ය නිලධාරීන් 531 ක්, වෛද්‍ය නිලධාරීන් 534 ක්, හෙදියන් 802 ක්, වින්තශ්‍රී මාතාවන් 553 ක්. සාක්ෂු සේවිකාවන් 572 ක් සහ වෙනත් සේවකයින් 221 ක් මෙයට ඇතුළත් වේ. කෙසේ වුවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟය රෝගීන් රැකබලා ගැනීමේ සේවාව සතුටුදායක අයුරින් සැපයීමට බාධාවක් ලෙස තවදුරටත් පැවතුණි.

ප්‍රජා සෞඛ්‍ය සේවාවට අයත් ක්‍රියාදාමයන් වන බෝවෙන රෝග පැතිරීම වැළැක්වීම, සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම, වසංගත රෝග බෝවීම වැළැක්වීම, පවුල් සෞඛ්‍ය දියුණු කිරීම ආදිය 1993 වර්ෂය තුළදී තවදුරටත් පුළුල් විය. මෙම වසර දෙක තුළදී ජූපනීස් එන්සෙපලයිටිස්, ඩොංගු උණ සහ එන්තක් මහින් වැළැක්විය හැකි ඩිප්තීරියා, පිටගැස්ම, සරම්ප ආදී රෝග පැතිරීමේ අඩුවක් දක්නට ලැබුණි. මේ අතරතුර 1993 වර්ෂයේ මැද භාගයේ සිට ආරම්භ කළ ලෝක මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ක්‍රියාපිළිවෙත අනුගමනය

සංඛ්‍යා සටහන 1.32

සෞඛ්‍ය සේවය 1989 - 1993

| ශීර්ෂය | 1989 | 1990 | 1991 | 1992 | 1993* |
|---|--------|---------------|---------------|--------|--------|
| 1. ආරෝග්‍යශාලා (බටහිර වෛද්‍ය සේවය) | 502 | 502 (ආ) | 504 (ආ) | 506 | ෆ.නො. |
| 2. ඇදුන් ගණන | 46,620 | 42,079 (ආ) | 42,437 (ආ) | 48,061 | ෆ.නො. |
| 3. මධ්‍යම බෙහෙත් ශාලා | 361 | 278 (අ) | 275 | 350 | ෆ.නො. |
| 4. මුළු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව | 2,456 | 2,440 (අ) | 2,934 | 3,345 | ෆ.නො. |
| 5. මුළු සහකාර වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව | 1,193 | 1,074 | 1,201 | 1,253 | ෆ.නො. |
| 6. මුළු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව | 13,076 | 13,284 (අ) | 12,852 | 13,131 | 13,454 |
| 7. මුළු හෙද සේවක සංඛ්‍යාව | 9,486 | 8,957 | 9,934 | 11,214 | ෆ.නො. |
| 8. මුළු උපස්ථායක සංඛ්‍යාව | 6,030 | 5,707 (ආ) | 5,697 (ආ) | 5,710 | ෆ.නො. |
| 9. ප්‍රතිකාර ලත් අභ්‍යන්තර රෝගීන්ගේ සංඛ්‍යාව ('000) | 2,525 | 2,533 (ආ) | 2,629 (ආ) | 3,023 | ෆ.නො. |
| 10. බාහිර රෝගීන්ගේ සංඛ්‍යාව ('000) | 31,781 | 28,401 | 28,575 | 36,827 | ෆ.නො. |
| 11. මුළු සෞඛ්‍ය වියදම (රු. දශලක්ෂ) | 4,639 | 4,964 | 5,229 | 6,541 | 7,064 |
| (11.1) ජංගම වියදම (රු. දශලක්ෂ) | 3,381 | 3,685 | 4,110 | 4,518 | 5,711 |
| (11.2) ප්‍රාග්ධන වියදම (රු. දශලක්ෂ) | 1,258 | 1,279 | 1,119 | 2,023 | 1,353 |

(අ) උතුරු පලාත ඇතුළත් නැත.

මූලයන්: සෞඛ්‍ය හා වනිතා කටයුතු අමාත්‍යාංශය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

(ආ) උතුරු හා නැගෙනහිර පලාත් ඇතුළත් නැත.

* තාවකාලිකයි

කිරීම හේතුකොටගෙන මැලේරියා මර්ධන ව්‍යාපාරය වඩාත් ශක්තිමත් විය. කෙසේ වෙතත් මැලේරියාව පැතිරීමේ ඉතා සුළු අඩුවීමක් පෙන්නුම් කළ අතර, කුරුණෑගල, අනුරාධපුරය, මොනරාගල, පුත්තලම සහ මාතලේ වැනි ප්‍රදේශවල මැලේරියාව තදින් පැතුරුණි. මීට අමතරව රෝග මර්ධන කටයුතු පිට පලාත් වලටද ව්‍යාප්ත කිරීමෙන් ඒඩ්ස් රෝග මර්ධන ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරන ලදී.

අධ්‍යාපනය

1993 වර්ෂයේදී අධ්‍යාපන කටයුතු සඳහා රජයේ මුළු වියදමින් රුපියල් බිලියන 14 ක් හෙවත් සියයට 10 ක් වැය කර ඇත. මෙය පසුගිය වර්ෂයේ වැය කළ මුදල් ප්‍රමාණයට වඩා සියයට 12 ක වැඩිවීමකි. කෙසේ වුවද, අධ්‍යාපන කටයුතු සඳහා වූ වියදම, දළ දේශීය නිෂ්පාදිතයෙහි, 1992 දී පැවැති සියයට 2.9 සිට 1993 දී සියයට 2.8 දක්වා සුළු වශයෙන් අඩුවිය. පාසැල් සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් මුදල් යෙදවීම නිසා විමසුමට අදාළ වර්ෂයේදී අධ්‍යාපනය සඳහා වූ ප්‍රාග්ධන වියදම සැලකිය යුතු මට්ටමකින් එනම්, සියයට 42 කින් වැඩි වී රුපියල් දශලක්ෂ 2,845 ක් විය. එමෙන්ම අධ්‍යාපනය සඳහා වූ වර්තන වියදම ද සියයට 6 කින් වැඩිවී රුපියල් දශලක්ෂ 11,211 ක් විය. දිවා ආහාර වැඩපිළිවෙල, පාසැල් පොත් ලබාදීම, පාසැල් වාර ප්‍රවේශපත් ලබාදීම සහ නොමිලයේ පාසැල් නිළ ඇසුම් සැපයීම සඳහා වැය කළ රුපියල් දශලක්ෂ 2,453 ක මුදල ද මෙයට ඇතුළත් වී ඇත. 1993 දී පාසැල් 10,706 ක දශලක්ෂ 4.3 ක් පාසැල් සිසුහු මෙම වැඩපිළිවෙලට යටතේ ප්‍රතිලාභ අත්පත් කර ගත්හ.

1992 දී 10,588 ක්ව තිබූ මුළු පාසැල් සංඛ්‍යාව 1993 දී 10,706 ක් දක්වා වැඩි විය. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව ද 1992 දී 4,286,275 සිට 1993 දී 4,302,778 දක්වා වැඩිවිය. මේ අනුව එක් පාසැලකට අයත් ශිෂ්‍ය සංඛ්‍යාව 1992 දී 405 සිට 1993 දී 402 දක්වා අඩුවිය. මේ අතර විමසුමට අදාළ වර්ෂයේ මුල් මාස 9 තුළ අධ්‍යාපන සේවය සඳහා ගුරුවරු 9,405 ක් අනුයුක්ත කර ගැනීමෙන් මුළු ගුරුවරු සංඛ්‍යාව 194,039 ක් දක්වා වැඩිවිය. මේ හේතුවෙන් ගුරු සිසු අනුපාතය 1992 වසරේදී 24 ක්ව තිබූ 1993 වසරේදී 22 ක් දක්වා අඩුවීමක් ප්‍රගතියක් පෙන්නුම් කළේය.

ග්‍රාමීය ප්‍රදේශ වලට සමාන අධ්‍යාපනික පහසුකම් සැපයීමේ අරමුණින් යුතුව අධ්‍යාපනික පොදු පහසුකම් ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘතීන් කීපයක් ක්‍රියාත්මක කරනු ලැබිණි. ඒ අනුව, ජාතික පාසැල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සෑම ඡන්ද කොට්ඨාශයකම අවම වශයෙන් සියළුම පහසුකම් වලින් සමන්විත එක් පාසැලකටත් ඇති කිරීම රජයේ අරමුණ විය. මේ වැඩපිළිවෙල යටතේ 1992 දී 39 ක්ව පැවති ජාතික පාසැල් සංඛ්‍යාව 1993 දී 90 ක් දක්වා ඉහළ නංවන ලදී. තවද, වෙනත් පාසැල් 153 ක් ජාතික පාසැල් තත්ත්වයට උසස් කිරීම සඳහා දැනටමත් හඳුනාගෙන ඇත. එමෙන්ම, ග්‍රාමීය ප්‍රදේශයන්හි අධ්‍යාපනික පොදු පහසුකම් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් විදේශීය මුදල් සපයනු ලැබූ ව්‍යාපෘති කීපයක්, එනම් අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය, සාමාන්‍ය අධ්‍යාපන ව්‍යාපෘතිය, ප්‍රාථමික පාසැල් සංවර්ධන ව්‍යාපෘතිය, වතුකරයේ පාසැල් අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය සහ ඒරමන් කාර්මික සහයෝගිතා ව්‍යාපෘතිය වසර තුළදී ක්‍රියාත්මක විය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන සලකා බලන කළ දෙවසරකට විශ්ව විද්‍යාල වසා තැබීමේ හේතුවෙන් ප්‍රමාද වූ 1991/1992 අධ්‍යයන වසර, 1993 දී ආරම්භ විය. විමසුමට අදාළ වසරේදී සිසුන් 8,900 ක් විශ්ව විද්‍යාලවලට අළුතින් ඇතුළත් වූ අතර, සිසුන් 6,056 ක් උපාධිධාරීන් බවට පත්විය. අළුතින් ඇතුළත් වූ සිසුන්ගෙන් කලා, වාණිජ සහ කළමනාකරණ අංශවලට අයත් ශිෂ්‍ය සංඛ්‍යාව 4,222 ක් වූ අතර, විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය අංශවලට බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 3,745 ක් විය. 1993 වසර අවසානයේදී ප්‍රධාන විශ්ව විද්‍යාල 9 යෙහි වූ ශිෂ්‍ය සංඛ්‍යාව 30,846 ක් විය. කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල නවයේම අධ්‍යයන කායඝී මණ්ඩලය 1992 දී 2,040 සිට 1993 දී 2,090 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. මේ හේතුවෙන්, සිසු ගුරු අනුපාතය සුළු ප්‍රගතියක් පෙන්නුම් කරමින් 1993 දී 15 ක් විය. මේ අතර, 1993 දී විවෘත විශ්ව විද්‍යාලයට අලුතින් සිසුන් 8,625 ක් ඇතුළත් කර ගැනීම ක්

සමඟ 1993 අවසානයේදී විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 17,396 ක් විය. එමෙන්ම විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 1992 වසරේ පැවති 338 සිට 1993 දී 355 දක්වා ඉහළ ගියේය.

සංඛ්‍යා සටහන 1.33
සාමාන්‍ය අධ්‍යාපනය 1989 - 1993

| ශීර්ෂය | 1989 | 1990 | 1991 | 1992 | 1992* |
|---|-----------|-----------|-----------|-----------|-----------|
| 1. මුළු පාසැල් සංඛ්‍යාව | 10,296 | 10,382 | 10,520 | 10,588 | 10,706 |
| 1.1 රජයේ මුළු පාසැල් සංඛ්‍යාව | 9,805 | 9,864 | 9,998 | 10,042 | 10,160 |
| 1.2 වෙනත් පාසැල් | 491 | 518 | 522 | 546 | 546 |
| 2. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව | 4,179,520 | 4,232,356 | 4,258,697 | 4,286,275 | 4,302,778 |
| 2.1 රජයේ පාසැල් | 4,057,815 | 4,111,272 | 4,135,114 | 4,156,254 | 4,174,881 |
| 2.2 වෙනත් පාසැල් | 121,705 | 121,084 | 123,583 | 130,021 | 127,897 |
| 3. අළුතෙන් ඇතුළත් කර ගැනීම් | 396,748 | 387,314 | 388,315 | 359,003 | 354,742 |
| 4. මුළු ගුරුවරුන්ගේ සංඛ්‍යාව | 153,243 | 184,822 | 177,231 | 182,756 | 194,039 |
| 4.1 රජයේ ගුරුවරු | 146,997 | 178,333 | 170,735 | 175,813 | 186,973 |
| 4.2 වෙනත් | 6,246 | 6,489 | 6,496 | 6,943 | 7,066 |
| 5. ශිෂ්‍ය/ගුරු අනුපාතය | 27.27 | 22.89 | 24.2 | 23.6 | 22.3 |
| 6. අධ්‍යාපනය සඳහා වූ මුළු වියදම (රු. දශලක්ෂ) (අ) | 8,141 | 9,571 | 9,129 | 12,541 | 14,056 |
| 6.1 වර්තන | 6,612 | 8,529 | 7,951 | 10,533 | 11,211 |
| 6.2 ප්‍රාග්ධන | 1,529 | 1,042 | 1,178 | 2,008 | 2,845 |

* තාවකාලිකයි
(අ) උසස් අධ්‍යාපනය සඳහා වූ රජයේ වියදම් ඇතුළුව

මූලාශ්‍රය: අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව.

මහවැලි වැඩපිළිවෙල ¹

1993 වර්ෂය තුළදී මහවැලි වැඩපිළිවෙල සඳහා දරන ලද මුළු වියදම රුපියල් දශලක්ෂ 2,642 ක් හෙවත් වසර තුළදී වෙන් කරන ලද මුළු මුදලින් සියයට 95 කට සමාන විය. වියදම් කරන ලද මුළු මුදලින් රුපියල් දශලක්ෂ 1,466 ක් හෙවත් සියයට 66 ක් 'බී' කලාපය (රුපියල් දශලක්ෂ 545), 'සී' කලාපය (රුපියල් දශලක්ෂ 570), 'එච්' කලාපය (රුපියල් දශලක්ෂ 7) සහ 'එල්' කලාපය (රුපියල් දශලක්ෂ 144) යන විවිධ කලාපවල සංවර්ධන කටයුතු සඳහා වැය කරන ලදී. 1993 වර්ෂය තුළදී 'ඒ' කලාපය 'බී' කලාපයට ඒකාබද්ධ කරන ලදී.

1993 වර්ෂය තුළදී මහවැලි වැඩපිළිවෙල යටතේ ගැනෙන ජල විදුලිබල ව්‍යාපෘතීන් 5 මගින් උත්පාදනය කරන ලද මුළු විදුලිබල උත්පාදනය සියයට 22 ක සැලකිය යුතු ලෙස වැඩිවීමක් පෙන්වමින් (ගිග වොට් පැය) 1,905 ක් විය. මෙයට හේතු වූයේ විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශවල පැවති යහපත් කාලගුණික තත්ත්වයයි. මේ අතර, පසුගිය වසරේ මෙන් 1993 වර්ෂය තුළදී ද, බෝවකැන්න ජල විදුලිබලාගාරයෙහි විදුලිබලය උත්පාදනය නොකරන ලදී. පසුගිය වසර සමඟ සසඳන කල කොත්මලේ ජල විදුලිබලාගාරය හැර අනිකුත් සියළු ජලවිදුලි බලාගාරයන්හි, විදුලිබල සැපයුම 1993 වර්ෂයේදී උසස් ක්‍රියාකාරීත්වයක් පෙන්වීය. පසුගිය වර්ෂයේ සියයට 38 ක වැඩිවීමක් වාර්තා කළ කොත්මලේ ජලවිදුලි බලාගාරයෙහි විදුලිබල සැපයුම 1993 වර්ෂයේ සියයට 7 කින් අඩු වී ගිග වොට් පැය 448 ක් විය. ඊට වෙනස්ව යමින්, රත්දේශිගල විදුලිබලාගාරයෙහි පසුගිය වර්ෂයෙහි සියයට 30 කින් පහත වැටුණු විදුලිබල සැපයුම 1993 වර්ෂය තුළදී සියයට 87 ක සැලකිය යුතු වැඩිවීමක් වාර්තා කරමින් ගිගවොට් පැය 361 ක් විය. පසුගිය වසර සමඟ සසඳන කල රත්වැවේ (ගිග වොට් පැය 188) විකටෝරියා (ගිග වොට් පැය 731) සහ උකුවෙල (ගිග වොට් පැය 178) යන විදුලිබල ව්‍යාපෘතීන් හි විදුලිබල සැපයුම පිළිවෙලින් සියයට 49 කින්, සියයට 24 කින් සහ සියයට 3 කින් වැඩි විය. මහවැලි වැඩපිළිවෙල තුළින් උත්පාදනය කරන ලද මුළු විදුලිබල ප්‍රමාණය ජාතික විදුලිබල සැපයුමෙන් සියයට 44 ක ප්‍රමාණයකට පසුගිය වර්ෂයේ දායක වූ අතර, 1993 වර්ෂයේ දී සියයට 47 ක ප්‍රමාණයකට දායක විය.

මහවැලි බල ප්‍රදේශය තුළ 1992 වර්ෂයේදී වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය සියයට 15 කින් අඩු වුවද, 1993 වර්ෂයේදී එය සියයට 22 කින් වැඩි වී හෙක්ටයාර 123,055 ක් විය. 1992/93 මහ කන්නයේදී හෙක්ටයාර 75,011 ක ප්‍රදේශයක් වගා කළ අතර, එය පසුගිය වසරෙහි අදාළ කන්නය සමඟ සසඳන කල සියයට 9 ක වර්ධනයක් පෙන්වයි. එමෙන්ම 1992 වර්ෂයේ යල කන්නයේ වගා කළ මුළු බිම් ප්‍රමාණයෙහි සියයට 37 ක අඩුවීමක් වාර්තා කළද, 1993 වර්ෂයේ යල කන්නයෙහි වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය සියයට 52 කින් සැලකිය යුතු ලෙස වැඩිවී හෙක්ටයාර 48,044 ක් විය. 1992 වර්ෂය තුළදී මහවැලි බල ප්‍රදේශය තුළ වී වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය සියයට 8 කින් අඩු වුවද, 1993 වර්ෂයේදී එය සියයට 14 ක වැඩිවීමක් වාර්තා කරමින් හෙක්ටයාර 102,346 ක් විය. අනිකුත් බෝග වගා කළ මුළු බිම් ප්‍රමාණය පසුගිය වර්ෂයේ සියයට 48 කින් පහත වැටුණු අතර, 1993 වගා වර්ෂය තුළදී එය සියයට 96 කින් වර්ධනය වී හෙක්ටයාර 20,709 ක් විය.

1993 වර්ෂය අවසානය දක්වා මහවැලි වැඩපිළිවෙල යටතේ පදිංචි කරවන ලද මුළු පවුල් සංඛ්‍යාව 4,523 ක් විය. මින් සියයට 71 ක් හෙවත් පවුල් 3,190 ක් 'බී' කලාපයේ පදිංචි කරවන ලදී. එසේම 'සී' කලාපයේ පවුල් 1,050 ක්ද, 'එච්' කලාපයේ පවුල් 283 ක්ද පදිංචි කරවන ලදී. 1993 වර්ෂය අවසානය දක්වා, මහවැලි වැඩපිළිවෙල යටතේ පදිංචි කරවන ලද මුළු පවුල් සංඛ්‍යාව 88,917 කි.

1. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ලැබුන තොරතුරු මත පදනම් වේ.

1.34 සංඛ්‍යා සටහන
මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ පවුල් පදිංචි කිරීම
(“එච්” “සී” “බී” “ඒ” සහ “එල්” කලාප)

පවුල් සංඛ්‍යාව

| වර්ෂය | ප්‍රදේශය | “එච්” | “සී” | “බී” | “ඒ” | “එල්” | එකතුව |
|---------|----------|--------|--------|--------|-------|-------|--------|
| 1976 | | 2,383 | - | - | - | - | 2,383 |
| 1977 | | 3,141 | - | - | - | - | 3,141 |
| 1978 | | 2,754 | - | - | - | - | 2,754 |
| 1979 | | 5,290 | - | - | - | - | 5,290 |
| 1980 | | 7,407 | - | - | - | - | 7,407 |
| 1981 | | 2,389 | 2,777 | - | - | - | 5,166 |
| 1982 | | 1,449 | 2,683 | 1,918 | - | - | 6,050 |
| 1983 | | 1,077 | 1,988 | 1,938 | 1,319 | - | 6,322 |
| 1984 | | 1,956 | 1,992 | 1,381 | 446 | - | 5,775 |
| 1985 | | 44 | 823 | 3,423 | 1,045 | - | 5,335 |
| 1986 | | 780 | 2,151 | 1,260 | 583 | - | 4,774 |
| 1987 | | 182 | 1,407 | 857 | 274 | - | 2,720 |
| 1988 | | 14 | 1,081 | 656 | 85 | 3,270 | 5,106 |
| 1989 | | 9 | 1,008 | 324 | 1,305 | 94 | 2,740 |
| 1990 | | 1,680 | 3,427 | 3,492 | 366 | - | 8,965 |
| 1991 | | 1,151 | 3,240 | 1,468 | 126 | - | 5,985 |
| 1992 | | 754 | 2,005 | 1,716 | 6 | - | 4,481 |
| 1993(අ) | | 283 | 1,050 | 3,190 | - | - | 4,523 |
| එකතුව | | 32,743 | 25,632 | 21,623 | 5,555 | 3,364 | 88,917 |

(අ) තාවකාලික.

මූලය : ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය.

වෙනත් වාරිමාලී සංවර්ධනය

1993 වර්ෂයේදී වෙනත් වාරිමාලී සංවර්ධන කටයුතු යටතේ, කිරිඳිමය වාරිමාලී හා ජනාවාස ව්‍යාපෘතියේ දෙවන අදියර, නිල්වලා ගඟ ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතිය, මිනිපේ, නාගදීප වාරිමාලී පුනරුත්ථාපන යෝජනා ක්‍රමය, ජාතික වාරිමාලී පුනරුත්ථාපන ව්‍යාපෘතිය සහ වයඹ පලාතේ විශේෂ වාරිමාර්ග ව්‍යාපෘතිය 1993 වර්ෂය තුළදී නොකඩවා ක්‍රියාත්මක විය. මෙම වාරිමාලී ව්‍යාපෘතීන් වෙනුවෙන් 1992 වර්ෂයේදී වැය කරන ලද මුළු මුදල වන රුපියල් දශලක්ෂ 407 සමඟ සසඳන කල 1993 වර්ෂයේදී දැරූ වියදම රුපියල් දශලක්ෂ 393 ක් විය.

කිරිඳිමය වාරිමාලී සහ ජනාවාස ව්‍යාපෘතියෙහි දෙවන අදියර සඳහා වියදම් කරන ලද රුපියල් දශලක්ෂ 120 ක් සමඟ වර්ෂය අවසානයේ කර තිබූ මුළු වියදම රුපියල් දශලක්ෂ 632 ක් විය.

1.35 සංඛ්‍යා සටහන
මහවැලි සංවර්ධන වැඩපිළිවෙල යටතේ වගා කළ අළුත් ඉඩම් ප්‍රමාණය

හෙක්ටයාර

| ශීර්ෂය | මහ | යල | එකතුව | මහ | යල | එකතුව | මහ | යල | එකතුව | මහ | යල | එකතුව |
|-------------|---------|--------|---------|---------|--------|---------|---------|--------|---------|----------------|-------------|-------------|
| | 1989/90 | 1990 | 1990 | 1990/91 | 1991 | 1991 | 1991/92 | 1992 | 1992 | 1992/93 (අ) | 1993 (අ) | 1993 (අ) |
| 'එච්' කලාපය | 30,362 | 10,874 | 41,236 | 31,385 | 19,806 | 51,191 | 31,931 | 4,312 | 36,243 | 33,390 | 11,660 | 45,050 |
| ඒ | 27,893 | 7,594 | 35,487 | 29,392 | 9,176 | 38,568 | 29,294 | 1,262 | 30,556 | 29,117 | 2,291 | 31,408 |
| අනෙකුත් බෝග | 2,469 | 3,280 | 5,749 | 1,993 | 10,630 | 12,623 | 2,637 | 3,050 | 5,687 | 4,273 | 9,369 | 13,642 |
| 'බී' කලාපය | 10,606 | 10,508 | 21,113 | 11,551 | 10,347 | 21,898 | 11,786 | 11,221 | 23,007 | 13,591 | 12,594 | 26,185 |
| ඒ | 10,207 | 9,721 | 19,928 | 10,912 | 9,837 | 20,749 | 11,175 | 10,624 | 21,799 | 12,513 | 11,956 | 24,469 |
| අනෙකුත් බෝග | 399 | 787 | 1,185 | 639 | 510 | 1,149 | 611 | 597 | 1,208 | 1,078 | 638 | 1,716 |
| 'සී' කලාපය | 17,374 | 14,718 | 32,092 | 19,026 | 15,687 | 34,713 | 18,599 | 15,934 | 34,533 | 21,521 | 19,976 | 41,497 |
| ඒ | 14,085 | 14,274 | 28,359 | 15,632 | 15,008 | 30,640 | 16,760 | 15,098 | 31,858 | 19,289 | 19,089 | 38,378 |
| අනෙකුත් බෝග | 3,289 | 444 | 3,733 | 3,394 | 679 | 4,073 | 1,839 | 836 | 2,675 | 2,232 | 887 | 3,119 |
| 'ඊ' කලාපය | 4,749 | 4,532 | 9,281 | 5,063 | 4,668 | 9,731 | 5,180 | 174 | 5,354 | 5,414 | 3,732 | 9,146 |
| ඒ | 4,546 | 2,702 | 7,248 | 5,017 | 2,613 | 7,630 | 4,959 | 117 | 5,076 | 5,096 | 2,269 | 7,365 |
| අනෙකුත් බෝග | 203 | 1,830 | 2,033 | 46 | 2,055 | 2,101 | 221 | 57 | 278 | 318 | 1,463 | 1,781 |
| 'එල්' කලාපය | 545 | 453 | 998 | 1,071 | 152 | 1,223 | 1,451 | 65 | 1,516 | 1,095 | 82 | 1,177 |
| ඒ | 346 | 137 | 483 | 700 | 84 | 784 | 824 | - | 824 | 684 | 42 | 726 |
| අනෙකුත් බෝග | 199 | 316 | 515 | 371 | 68 | 439 | 627 | 65 | 692 | 411 | 40 | 451 |
| එකතුව | 63,636 | 41,085 | 104,721 | 68,096 | 50,660 | 118,756 | 68,947 | 31,706 | 100,653 | 75,011 | 48,044 | 123,055 |

91

(අ) තාවකාලික.

මූලය : ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය.

1.36 සංඛ්‍යා සටහන
තෝරා ගත් ප්‍රධාන වාරිමාර්ග යෝජනා ක්‍රම සඳහා වූ වියදම

| ව්‍යාපෘතිය | ආධාර ලබාගත් මූලාශ්‍රය | මුළු විදේශ විනිමය ලැබීම් (දශ ලක්ෂ) | 1992 වියදම (රු. දශ ලක්ෂ) | 1993(අ) වියදම (රු. දශ ලක්ෂ) | 1993(අ) අවසානය දක්වා සමුච්චිත වියදම (රු. දශ ලක්ෂ) |
|---|---|---|--------------------------|-----------------------------|---|
| 1. කිරිඳිමය වාරිමාර්ග සහ ජනාවාස ව්‍යාපෘතිය - පියවර 1 | ඒ.ඩී.බී. කේ.එල්.ඩබ්ලිව්. අයි.එල්.ඒ.ඩී. අයි.එල්.ඒ.ඩී. | ඇ.එ.ජ.ඩො. 30.0 ඩොයිෂ් මාර්ක් 43.5 එස්.ඩී.ආර්. 5.5 ඇ.එ.ජ.ඩො. 12.0 | 61.0 | 2.7 | 1,884.5 |
| 2. කිරිඳිමය වාරිමාර්ග සහ ජනාවාස ව්‍යාපෘතිය - පියවර 11 | ඒ.ඩී.බී. | එස්.ඩී.ආර්. 22.2 | 101.4 | 119.7 | 631.7 |
| 3. නිල්වලා ගඟ ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘතිය - අදියර II | ප්‍රංශය | ප්‍රුන්ක් 200.0 | 5.58 | 5.1 | 149.6 |
| 4. මිණිපේ - නාගදීප වාරිමාර්ග සුනරුක්ඵාපන ව්‍යාපෘතිය | ජපානය | යෙන් 1,295.0 | 132.2 | 63.3 | 226.3 |
| 5. වයඹ පලාතේ විශේෂ වාරිමාර්ග ව්‍යාපෘතිය | සී.ඊ.සී. | රුපියල් 340.0 | 56.3 | 62.2 | 124.0 |
| 6. ජාතික වාරිමාර්ග සුනරුක්ඵාපන ව්‍යාපෘතිය | අයි.ඩී.ඒ. ඊ.ඊ.සී. | ඇ.එ.ජ.ඩො. 2,267.0 ඇ.එ.ජ.ඩො. 1,200.0 | 51.0 | 140.4 | 191.4 |

(අ) තාවකාලික.

මූලය : වාරිමාර්ග දෙපාර්තමේන්තුව.

වයඹ පළාතේ විශේෂ යෝජනා ක්‍රමය යටතේ 'නීල බැම්ම' 'කුක්කන්තේරිය' සහ 'රඳාවි බැදි ඇල' යන වාරිමාභී ව්‍යාපෘතීන්හි වැඩ කටයුතු සඳහා රුපියල් දශලක්ෂ 62 ක් වැය විය. එමෙන්ම ජාතික වාරිමාභී සුනරුත්ථාපන ව්‍යාපෘතිය සඳහා වර්ෂය තුළදී වැය වූ මුදල රුපියල් දශලක්ෂ 140 කි. මෙම මුදල දිස්ත්‍රික්ක 17 ක සුළු වාරිමාර්ග ක්‍රම 157 ක් වෙනුවෙන් වැය වුණි.

ඒකාබද්ධ කලමනාකරණ වාරිමාර්ග ක්‍රමය යටතේ ගොවි සංවිධාන 246 ක් 1993 වර්ෂය තුළදී පිහිට වූ අතර, වර්ෂය අවසානයේදී මෙම සංවිධාන ප්‍රමාණය 706 ක් විය.

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල මධ්‍යම මට්ටමෙහි පුළුල් සම්බන්ධීකරණයක් පවත්වන අතර, සංවර්ධන වැඩකටයුතු විමධ්‍යගත කිරීමෙන් ග්‍රාමීය පෙදෙස්වල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ එම පෙදෙස්වල ආර්ථික හැකියාවන් වැඩිදියුණු කිරීමට තවදුරටත් අවධානය යොමු කරන ලදී.

වර්තමානයේදී ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලට දිස්ත්‍රික්ක 14 ක් ඇතුළත් විය 1993 දී අලුතින් ආරම්භ කරන ලද වියලි කලාපීය සහභාගිත්ව සංවර්ධන යෝජනා ක්‍රමයට, අයි.එල්.ඒ.ඩී/ජී.ටී.ඉසඩී. අරමුදලින් ආධාර සපයන ලදී. 1992 වර්ෂයේදී වැය වූ රුපියල් දශලක්ෂ 631 සමඟ සසඳන කළ 1993 දී ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැය කළ මුළු මුදල රුපියල් දශලක්ෂ 582 කි.

1.37 සංඛ්‍යා සටහන
ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙල - දිස්ත්‍රික්ක අනුව වියදම
1992 - 1993

රුපියල් දශලක්ෂ

| දිස්ත්‍රික්කය/ව්‍යාපෘතිය (අ) | විදේශාධාර මූලාශ්‍රය | ගණන් බලන ලද වියදම | | | සමුච්චිත වියදම | | වියදම | |
|--|---------------------------|-------------------|-------|-------|----------------------------|----------------------------|-----------------------|-----------------------|
| | | විදේශීය | දේශීය | එකතුව | 1992 වර්ෂය අවසානය දක්වා(අ) | 1993 වර්ෂය අවසානය දක්වා(ඇ) | 1992 වර්ෂය තුළ දී (අ) | 1993 වර්ෂය තුළ දී (ඇ) |
| 1. මාතර (1979) | සීඩා (ස්වීඩනය) | 497 | 55 | 552 | 375 | 440 | 67 | 65 |
| 2. හම්බන්තොට (1979) | නෝරාඩ් (නෝර්වේ) | 980 | 20 | 1,000 | 769 | 833 | 84 | 65 |
| 3. නුවරඑලිය (1979) | තෙදර්ලන්තය | 578 | 14 | 592 | 447 | 480 | 57 | 33 |
| 4. බදුල්ල (1981) | කාමි.සං.ජා.අරමුදල සීඩා | 1,116 | 297 | 1,413 | 496 | 528 | 62 | 32 |
| 5. රත්නපුරය (1984) | තෙදර්ලන්තය | 352 | 19 | 370 | 241 | 282 | 44 | 40 |
| 6. මොණරාගල (1984) | නෝරාඩ් (නෝර්වේ) | 588 | 12 | 600 | 376 | 443 | 76 | 67 |
| 7. කෑගල්ල (1986) | කාමි.සං.ජා.අරමුදල | 314 | 176 | 490 | 321 | 400 | 67 | 79 |
| 8. කළුතර (1987) | ගිනීඩා (පින්ලන්තය) | 397 | 70 | 467 | 371 | 405 | 55 | 34 |
| 9. මහනුවර (1987) | ජර්මනිය | 187 | 3 | 190 | 55 | 77 | 25 | 22 |
| 10. ගම්පහ (1989) | ජපානය | 521 | 38 | 559 | 538 | 542 | 27 | 5 |
| 11. එස්.පී.ආර්.ඩී.පී. (1991)(ඇ) | ආසියානු සංවර්ධන බැංකුව | 1,520 | 400 | 1,920 | 42 | 112 | 31 | 71 |
| 12. අනුරාධපුරය (1992) | සීඩා (ස්වීඩනය) | 146 | 16 | 162 | 9 | 30 | 8 | 21 |
| 13. ඒකාබද්ධ මූලික සේවා ව්‍යාපෘතිය(1992) | යුනිසෙප් | 106 | 53 | 159 | 27 | 46 | 27 | 19 |
| 14. වියලි කලාපීය සහභාගීත්ව සංවර්ධන යෝජනා ක්‍රමය (1993) | කාමි.සං.ජා.අරමුදල/ජර්මනිය | 571 | 274 | 845 | 0 | 29 | 0 | 29 |
| එකතුව | | 7,872 | 1,447 | 9,319 | 4,067 | 4,649 | 631 | 582 |

94

(අ) සංශෝධිත.

(ආ) ක්‍රියාත්මක කරන ලද වර්ෂය වරහන් තුළ දැක්වේ.

(ඇ) තාවකාලික.

(ඈ) එස්. පී. ආර්. ඩී. පී. දකුණු පළාතේ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රමය.

මූලය : ප්‍රතිපත්ති සැලසුම් සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය.